



වාර්ෂික කාර්ය සාධන වාර්තාව

2017

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
විද්‍යා මාවත
කොළඹ 07.

පෙරවදන

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ 2017 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය සාධන වාර්තාව මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛණ අංක 402 මඟින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සකස් කොට ඇත.

මෙම වාර්තාවේ I කොටස මඟින් අමාත්‍යාංශයේ පොදු තොරතුරු සමඟ සමස්ත මූල්‍ය ප්‍රගතිය ද අමාත්‍යාංශයේ අනෙකුත් අංශයන් විසින් 2017 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා සිදුකරන ලද කාර්යයන් පිළිබඳව ද තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, මෙම වාර්තාවේ II කොටසින් ඉදිරිපත් කරනු ලබන්නේ අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ආයතනයක් වන ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ 2017 වර්ෂය තුළ සිදුකරන ලද කාර්යයන්හි කාර්යසාධනයයි.

හැඳින්වීම

ආපදා කළමනාකරණ විෂය වඩාත් වැදගත් වීමට හේතුවූ ප්‍රධාන සාධකය වූයේ ශ්‍රී ලාංකීය ජනතාවට මින් පෙර අත්දකින්නට නොලැබුණු ආකාරයේ සිදුවීමක් වූ වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වන දින බලපෑ සුනාමි ව්‍යසනයෙන් තිස්පන්දහසකට (35000) අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි වීමය. එම ව්‍යසනයෙන් ලක්ෂ 5කට අධික ජනතාව අභ්‍යන්තර අවතැන් වූවන් බවට පත්විය.

සිදු වූ ජීවිත හානි, ආර්ථික පසුබෑම සහ ඉන් සමාජයට වූ බලපෑම සම්බන්ධයෙන් සුභසාධන කටයුත්තක් සේ පැවති ආපදා කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් හා නීතිමය ව්‍යුහයක අවශ්‍යතාවය ඉස්මතු විය. ඒ අනුව මෙවැනි ව්‍යසනයන්ට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ආයතනික හා නීතිමය ව්‍යුහය නිර්ණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලදී. එම තේරීම් කාරක සභාවේ නිර්දේශයන්ට අනුව 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලදී.

ඒ අනුව 2005 අංක 13 දරණ ව්‍යසන කළමනාකරණ පනතින් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවක්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. එම ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වර්ෂ 2006 ක් වූ පෙබරවාරි මස 20 වෙනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ කැබිනට් අමාත්‍යාංශය ස්ථාපිත කරන ලද අතර, 2010 අප්‍රේල් මස 30 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ලෙස නම්කොට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය අමාත්‍යාංශය යටතට ගෙනෙන ලදී.

ආපදා කළමනාකරණයේ දී අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතන මගින් අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යයන් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා ආපදාවක්වීමට පෙර ආපදා අවස්ථාවේ දී සහ ආපදාවලින් පසුව ද මහත් සේවයක් ඉටුකරනු ලැබේ. මේ නිසා ආපදාවලින් ජන ජීවිත දේපල සහ සේවා සුරක්ෂිත වීමත්, ප්‍රත්‍යස්ථ සමාජයක් උදෙසා ප්‍රජා සුරක්ෂිතභාවය තහවුරු කිරීමත්, පශ්චාත් ආපදා අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහාත් පහසුකම් සැපයීම සිදුකරනු ලබයි.

අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය සහ මාර්ගෝපදේශකත්වය යටතේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් පහත සඳහන් කාර්යයන් පසුගිය වසර පුරා ක්‍රියාත්මක කරන ලදී.

- ✓ විපතට පත් ජනතාව සඳහා අවශ්‍ය සහන සැලසීම
- ✓ ආපදා වලින් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති හඳුනා ගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම (ආපදා ප්‍රත්‍යාස්ථ නිවාස ඉදි කිරීම ආදිය)
- ✓ ස්වාභාවික මෙන්ම මිනිසා විසින් නිර්මිත ආපදාවලින් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපායන් සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරනු පිණිස පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ✓ නියඟයෙන් වන පීඩා අවම කිරීම සඳහා ජල සැපයුම් හා නියං සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ✓ ආපදා තත්ත්වයන් පිළිබඳ දත්ත රැස් කිරීම සහ තොරතුරු ප්‍රචාරය කිරීම.
- ✓ ආපදා වාතාවරණයන්ට මුහුණ දෙන ආකාරය සහ සහන යාන්ත්‍රණ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවීම.
- ✓ හදිසි ආපදා තත්ත්වයකදී සහන මෙහෙයුම සම්බන්ධීකරණය කිරීම
- ✓ කාර්ය-සම්පාදන සේවාවන් සැපයීම

දැක්ම

“සුරක්ෂිත ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

ශ්‍රී ලංකාව තුළ ස්වාභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන්නා වූ ආපදා වලින් ඇතිවන අහිතකර බලපෑම් එලදායි ලෙස වැළැක්වීම සහ අවම කිරීම තුළින් සමෘද්ධිමත් සහ අභිමානවත් ජන ජීවිතයක් සඳහා පහසුකම් සැපයීම.

අරමුණු

- ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
- පූර්ව අනතුරු ඇඟවීමේ සහ ප්‍රචාරණය කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම
- සියළු ස්ථර සඳහා ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
- සංවර්ධන සැලසුම් සඳහා ආපදා අවදානම අවම කිරීමේ ක්‍රියාදාමයන් අනුගත කිරීම
- සංවර්ධන සැලසුම් ක්‍රියාවලිය සඳහා බලපෑම් තක්සේරුකරණය අනුගත කිරීම
- ආපදා අවදානම අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් එම ප්‍රදේශ ආපදාවන්ට ලක්වීම අවම කිරීම
- නායයෑම් අවදානම් තක්සේරුකරණය සහ සහතික නිකුත් කිරීම
- ආපදා වලින් විපතට පත් වූවන් සඳහා සහන සැපයීම
- ආපදා මූලික පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන්
- පශ්චාත් ආපදා පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණය

කාර්යයන්

මෙම අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා 2015 සැප්තැම්බර් 21 නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අමාත්‍යාංශය වෙත පහත සඳහන් කාර්යයන් පවරා ඇත.

- ආපදා කළමනාකරණ විෂයයට සහ ඊට අදාළ දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම සහ ඇගයීම.
- ස්වාභාවික විපත් හා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන විපත් ලිහිල් කිරීම , ප්‍රතිචාර දැක්වීම, ප්‍රතිසාධනය හා සහන සැලසීමේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය හා කළමනාකරණය.
- ජාතික ප්‍රතිපත්ති මත පදනම් වූ ජාතික ව්‍යසන කළමනාකරණ සැලැස්ම හා ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලැස්ම සැකසීම.
- ව්‍යසන ලිහිල් කරලීම, ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසාධනය පිළිබඳ විදේශීය ආධාර ව්‍යාපෘති ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය.
- ඉහත කාර්යභාරයන් නිසි වේලාවට ක්‍රියාත්මකවීම සහතික කරගැනීම පිණිස අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන , දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධීකරණය.
- පාරිසරික අවදානම් වලට ඔරොත්තු දිය හැකි තාක්ෂණික ප්‍රමිතියකින් යුත් නිවාස තැනීම ප්‍රවර්ධනය කිරීම.
- නිවාස හා ඉදිකිරීම් යන අංශ සඳහා යෝග්‍ය තාක්ෂණයට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු දිරිගැන්වීම.
- කාලගුණ විද්‍යාත්මක සමීක්ෂණ හා පර්යේෂණ සිදුකිරීම.
- ස්වාභාවික ව්‍යසන පෙරයීම් කිරීම හා ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම.
- ස්වාභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදුකරනු ලබන ව්‍යසන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
- ස්වාභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදුකරනු ලබන ව්‍යසනවල දී ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
- ජාත්‍යන්තර මානුෂීය සහනසේවා වැඩසටහන් සම්බන්ධීකරණය.
- ආපදා කළමනාකරණ විෂයට අදාළ දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්ට පැවරී ඇති සියළුම විෂයන්ට අදාළ කටයුතු අධීක්ෂණය කිරීම

පවුන

I කොටස

01 පාලන කටයුතු

01-03

02 සැලසුම් හා සංවර්ධන කටයුතු

03 - 08

03 ගිණුම් කටයුතු / ප්‍රසම්පාදන කටයුතු

09 -10


04 අභ්‍යන්තර විගණන කටයුතු

11-12

II කොටස

ජාතික ආපදා සහනසේවා කටයුතු

13 - 37



01.පාලන කටයුතු

අංකය	තනතුරු නාමය	අනුමත කාර්යය මණ්ඩලය	තත්‍ය සේවක මණ්ඩලය	පුරප්පාඩු සංඛ්‍යාව
1	ලේකම්	01	01	00
2	අතිරේක ලේකම්	02	01	01
3	ප්‍රධාන මූල්‍ය නිලධාරී	01	-	01
4	ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්	01	01	00
5	අධ්‍යක්ෂ (කළමනාකරණ)	01	01	00
6	ප්‍රධාන ගණකාධිකාරී	01	01	00
7	අධ්‍යක්ෂ (සැලසුම්)	01	01	00
8	ප්‍රධාන අභ්‍යන්තර විගණක	01	01	00
9	සහකාර ලේකම් (පාලන)	02	01	01
10	සහකාර/නියෝජ්‍ය අධ්‍යක්ෂ	02	01	01
11	සහකාර/නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)	01	01	00
12	ගණකාධිකාරී	01	01	00
13	නීති නිලධාරී	01	01	00
14	පරිපාලන නිලධාරී	01	01	00
15	ලේකම් ගේ සම්බන්ධීකරණ ලේකම් (තාවකාලික)	01	01	00
16	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී	02	01	01
17	භාෂා පරිවර්තක	02	01	01
18	සංවර්ධන නිලධාරී	39	25	14
19	කාර්මික නිලධාරී	01	01	00
20	රාජ්‍ය කළමනාකරණ සහකාර	20	14	06
21	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර	01	01	00
22	කැමරා ක්‍රියාකරු (සහායක)	01	00	01
23	නිශ්චල ජ්‍යෙෂ්ඨ ශිල්පී	01	00	01
24	රියදුරු	15	11	04
25	කාර්යාල කාර්යය සහායක	15	14	01
26	කැමරා ක්‍රියාකරු ශිල්පී	01	01	00
	එකතුව	116	83	33

➤ ස්ථාන මාරුවීම් / විශ්‍රාම ගැන්වීම්

2017 වර්ෂයේ ජනවාරි මස සිට එම වර්ෂයේ දෙසැම්බර් මස දක්වා අමාත්‍යාංශයේ සේවක මහත්ම මහත්මීන් 11 දෙනෙකු වෙනත් සේවා ස්ථාන සඳහා මාරුවීම් ලැබගොස් ඇති අතර, අමාත්‍යාංශය වෙත ස්ථානමාරුවීම් ලබා පැමිණි සේවක මහත්ම මහත්මීන් ගණන 08 කි. නිලධාරී මහත්ම

මහත්මීන් දෙදෙනෙකු විශ්‍රාම ලබා ඇත. 2005 වසරේ දී බඳවාගන්නා ලද සංවර්ධන නිලධාරීන් 08 දෙනෙකු සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කරන ලදී.

➤ පනත් සංශෝධනය

නීති කෙටුම්පත්කරු විසින් කෙටුම්පත් කරන ලද ආපදා කළමනාකරණ සංශෝධන පනත අමාත්‍යාංශය වෙත එවන ලද අතර අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල නිරීක්ෂණ ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ නිරීක්ෂණ නීති කෙටුම්පත්කරු වෙත යැවීමට නියමිතව ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පනත නීති කෙටුම්පත්කරු විසින් කෙටුම්පත් කරන ලදුව එකී කෙටුම්පතට අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දීමෙන් අනතුරුව ආණ්ඩුකර්ම වියවස්ථාවට අනුකූල ද යන්ත පරීක්ෂා කර බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.

➤ නීතිමය කටයුතු

2017 වසර තුළ ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණය හා මානව හිමිකම් කොමිසම ඉදිරියේ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වග උත්තරකාර පාර්ශවය වන නඩු 8 ක් විභාග වූ අතර, එම නඩු සඳහා වාර 24 කදී අධිකරණය හා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී සිටින ලදී.

➤ අන්තර්ජාතික කටයුතු / විදේශ සබඳතා - සෙන්දායි රාමුගත සැලැස්ම

ශ්‍රී ලංකාවට අදාළව ජාතික ආපදා අවම කිරීමේ වැඩසටහන සෙන්දායි රාමුගත සැලැස්මේ උපදෙස් වලට අනුකූලව සකස් කර පාර්ශවකාර ආයතන වෙත යවා අදහස් හා යෝජනා ලබාගන්නා ලදී. 2016 ජනවාරි මස පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්මන්ත්‍රණයේදී මෙම වැඩසටහන සඳහා අදහස් හා යෝජනා ලබා ගන්නා ලද අතර, එහි අවසන් කෙටුම්පත සහ ඊට අදාළව සකස් කරන ලද ජාතික ඉලක්ක සඳහා එම පාර්ශවකාර ආයතනවල එකඟතාවය ලබාගැනීම සිදුවෙමින් පවතී.

මෙම වැඩසටහන පිලිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මෙන්ම ආපදා කළමනාකරණ කටයුතු වලට අදාළ පාර්ශවකාර ආයතන ද ගුරුවරුන් , පාසල් දරුවන් හා පොදු මහජනතාවට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එමෙන්ම සමස්ථ සංවර්ධන ක්‍රියාදාමය තුළ ආපදා අවම කිරීමේ මූල ප්‍රවාහ කරණය කෙරෙහිද අවධානය යොමු කරන ලෙස සියලු අංශ දැනුවත් කිරීමට කටයුතු සිදුකර තිබේ. ආපදා කළමනාකරණයට අදාළ සෙන්දායි ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව සකස් කර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඉදිරියේ දී මැන බැලීම පහසු කරලනු පිනිස ආපදා කළමනාකරණය පිලිබඳ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිලිබඳ පාදක දත්ත සියළු පාර්ශවකරුවන්ගේ දායකත්වය මත සැකසීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් වී ඇත. තවද සෙන්දායි රාමුගත සැලැස්මට අදාළ ජාතික වැඩසටහන් වල මූලික දත්ත වාර්තා කිරීම ඉදිරි වර්ෂය තුළ සිට සිදුකිරීමට සියළු සාමාජික එටවල් එකඟ වී ඇත.

➤ පුහුණු කටයුතු

දේශීය පුහුණු

අමාත්‍යාංශ නිලධාරීන්ගේ හැකියා වර්ධනය කිරීමේ අරමුණින් දීර්ඝ කාලීන පුහුණු වැඩසටහන් ලෙස ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ විවිධ පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් 34 දෙනෙකු

යොමු කර ඇත. තවද වෙනත් අමාත්‍යාංශ යටතේ ඇති ආයතන වල ගුණාත්මක පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් 58දෙනෙක් පමණද, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය හා එක්ව නිලධාරීන් 26 දෙනෙකු විශේෂ පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදී.

දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් කැඳවන ලද දේශකවරු දෙදෙනෙකු විසින් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.

විදේශීය පුහුණු

අමාත්‍යාංශය නියෝජනය කරමින් විදේශ සමුළු, රැස්වීම්, 17 ක් සඳහා නිලධාරීන් 09 දෙනෙකු සහභාගී වී ඇත. පුහුණු වැඩමුළු 13 ක් සඳහා නිලධාරීන් 10 දෙනෙකු සහභාගී වී ඇත. එක් නිලධාරිනියක වසර 02ක පශ්චාත් උපාධි පාඨමාලාවක් සඳහා විදේශගත වී ඇත.

➤ ව්‍යාපෘති කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ රැස්වීම් හා අදාළ කාර්යයන්
ව්‍යාපෘති කළමනාකරණය සඳහා වූ ජාතික සභාව 2017 වර්ෂයේදී හදිසි ආපදා තත්ත්වයන් යටතේ අවස්ථා 02 කදී රැස්වී ඇත. මෙහිදී අවස්ථානුකූලව තීරණය ගන්නා ලදී.

➤ මහජන පැමිණිලි

2017.01.08 සිට ක්‍රියාත්මක “ජනපතිට කියන්න” මහජන පැමිණිලි සේවාව(විද්‍යුත්) මගින් අමාත්‍යාංශයට අදාළව මහජන පැමිණිලි 813 ක් පමණ ලැබී ඇත. සෘජුවම අමාත්‍යාංශය වෙත පැමිණිලි 115ක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත යොමු කළයුතු පැමිණිලි 83 ක් ද ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය වෙත යොමු කළයුතු පැමිණිලි 608 ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු පැමිණිලි 115 ක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු පැමිණිලි 07 ක් ද ලැබී ඇත. ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1625 කි. මේ පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.

➤ භාණ්ඩ සමීක්ෂණ කටයුතු

2017 වර්ෂයට අදාළව භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, ඒ අනුව ගතයුතු ඉදිරි පියවරයන් ගැනීමට නියමිතව ඇත.

02. සැලසුම් හා සංවර්ධන කටයුතු

අමාත්‍යාංශය මගින් හා ඊට අනුබද්ධ ආයතන වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය මගින් දේශීය හා විදේශීය ආයෝජන මත ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා ව්‍යාපෘතීන් හි කටයුතු සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීමේ කටයුතු සැලසුම් හා

සංවර්ධන අංශය මඟින් ඉටු කරනු ලබන අතර, පහත සඳහන් කාර්යයන් ඊට අදාළව ඉටු කරනු ලැබීය.

01. ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ සිට හඳුන්වාදෙන ලද කාර්යසාධනය මත පදනම් වූ අයවැය කරණය (Performance Based Budgeting System) සම්බන්ධව ආකෘති පත්‍ර 8 ක් යටතේ මූල්‍ය හා භෞතික ප්‍රගතිය මාසිකව , ත්‍රෛමාසිකව හා වාර්ෂිකව අමාත්‍යාංශය ඇතුළු අනුබද්ධිත ආයතනයන්හි තොරතුරු ද ඇතුළත්ව වාර්තා කරනු ලැබීය. මේ තුළින් අදාළ වර්ෂය සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන කාර්යක්ෂමව උපයෝජනය කිරීම හා එක් එක් ව්‍යාපෘතිය තුළින් සත්‍ය වශයෙන් ලභා කරගත් ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ හැකියාව පවතී. මීට අමතරව වෙන්කරන ලද ප්‍රතිපාදන උපරිම ලෙස උපයෝජනය කිරීමත්, අවිච්ඡේද ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් අවමවීමත් මේ තුළින් අපේක්ෂා කෙරේ.
02. 2016 අප්‍රේල් මස 22 දින එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇතිකර ගන්නා ලද ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාව විසින් ගෝලීය දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා දායකත්වය ලබාදීම යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් උපාය මාර්ගික ප්‍රතිපත්ති හා ක්‍රියාත්මක සැලසුම් ඇතුළත් වාර්තාවක් සකස් කරන ලද අතර, මෙම අමාත්‍යාංශ විසින් අලාභ සහ හානි (Loss and Damages) අංශය යටතේ අපේක්ෂිත ජාතිකමය තීරණය කරන ලද දායකත්ව 5 ක් හඳුනාගෙන ඒ සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත. ඒ අනුව අදාළ පාර්ශවකාර ආයතන ඇතුළත් සැලසුම් හා මෙහෙයුම් කමිටු රැස්වීම් වාර කීපයක් පවත්වා ඇත. වර්ෂ 2000 සිට 2015 දක්වා කාලසීමාවේ සිදුවූ ආන්තික කාලගුණික තත්ත්ව අවස්ථා 64 සම්බන්ධව සිදුවූ අලාභ හා හානි සම්බන්ධ තොරතුරු රැස් කිරීම සඳහා පියවර ගෙන ඇත.
03. 2018 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති යෝජනා වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනා 5 ක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා යොමු කරන ලදී. ඒ සඳහා අපේක්ෂිත පිරිවැය රු.මිලියන 22750 කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් ව්‍යාපෘති යෝජනා 13 ඉදිරිපත් කර ඇති අතර, අපේක්ෂිත පිරිවැය ප්‍රමාණය රු.මිලියන 7365.1 කි. ආපදා සහනසේවා මධ්‍යස්ථානය විසින් ව්‍යාපෘති යෝජනා 1 ක් ඉදිරිපත් කර ඇති අතර එහි පිරිවැය රු.මිලියන 323 කි.
04. රාජ්‍ය ගිණුම් වකුළු 402 හි 241 ප්‍රකාර 2016 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස්කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදුව 2017.05.16 වෙනි දින එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරන ලදී.
05. අයවැය සාකච්ඡාවේ දී අවශ්‍ය වන අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි ප්‍රගතිය ඇතුළත් 2017 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාව සකස් කර නියමිත දිනට සභානායක කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලදී.
06. රජයේ අයවැයට අනුව අමාත්‍යාංශය වෙත වෙන්කරන ලද ප්‍රතිපාදන සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද 2017 වර්ෂයට අදාළ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර අදාළ අනෙකුත් ආයතන සඳහා ද පිටපත් සහිතව 2016 වර්ෂය අවසානයේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලද අතර 2018 වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්මද සකස් කර අදාළ අංශ හා ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

07. 2017 වසරට අදාළව සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්මට අනුව අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන හතරෙහි ප්‍රගතිය කාර්තුමය වශයෙන් සකස් කර අදාළ ආයතන වෙත යොමු කරන ලදී.
08. අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මඟින් ක්‍රියාත්මක කරන ලද සියළුම ව්‍යාපෘතීන්හි ප්‍රගතිය ඇතුළත් කරමින් සකස් කරන ලද ප්‍රගතිය තුන්වන කාර්තුව දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලදී. ඊට අමතරව එම ප්‍රගතිය ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යොමු කරන ලදී. අවසාන කාර්තුවේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම 2017 දෙසැම්බර් මස පවත්වන ලදී.
09. 2017 වර්ෂයට අදාළව මාසික ජර්ගනි සමාලෝචන රැස්වීම් 07 ක් ගරු අමාත්‍යතුමාගේ සහ ලේකම්තුමාගේ ජර්ගනත්වයෙන් පවත්වා ඇති අතර, මෙහිදී අනුබද්ධ ආයතනයන් හි ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු සාකච්ඡා කිරීම හා පසු විපරම් සිදුකිරීම තුළින් අපේක්ෂිත අරමුණු කරා ලඟාවීමේ හැකියාව ඇතිවිය.
10. පාර්ලිමේන්තු ආර්ථික සංවර්ධන අනු කමිටුවේ සාකච්ඡාවට බඳුන් වූ කරුණු හා ගන්නා ලද තීරණ වලට අදාළව මෙම අමාත්‍යාංශය යටතේ වගකීම් පැවරුන ආයතන වෙතින් ලබගන්නා ලද ජර්ගනික ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සිදුකරන ලදී.
11. ජාතික ජර්ගනික හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් ක්රියාත්මක කරන ලද “රට සෞභාග්‍යමත් කිරීමේ “ 2025 දැක්මට අනුව මෙම අමාත්‍යාංශයේ ජර්ගනික සකස් කර අදාළ අමාත්‍යාංශය වෙත යොමු කිරීම සිදු කරන ලදී. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවෙමින් පවතී.
12. ආර්ථික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ (Cabinet Committee on Economic Management) දී සාකච්ඡාවට බඳුන් වූ කරුණු හා එහිදී ගන්නා ලද තීරණයන් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ජර්ගනික ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සිදු කරන ලදී.
13. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවතින්නේ රාජ්‍ය හිමිකාරිත්වය යටතේ බැවින් State Owned Enterprises (SOEs) ආයතනයන් සිදු කරන්නා වූ කාර්යයන් සම්බන්ධයෙන් වූ ජර්ගනික ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරනු ලැබේ.

➤ ආසියානු සංවර්ධන බැංකු ආපදා සහන ජර්ගන වැඩසටහන

2016 මැයි මස සිදු වූ අධික ගංවතුර හා නායයෑම් හේතුවෙන් විපතට පත් දිස්ත්‍රික්කයන්හි ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකු ආපදා සහන ජර්ගන යටතේ 2016 ජූනි මස සිට 2017 ජූනි දක්වා ව්‍යාපෘතියක් ක්රියාත්මක කරන ලදී. මේ යටතේ ගංවතුර හා නායයෑම් හේතුවෙන් හානියට පත් කුඩා පරිමාණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා කැගලිල දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් එක්රැස් වූ අපද්රවය හා සුන්බුන් ඉවත් කිරීමට අදාළ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සිදුකරන ලදී. මීට අමතරව අඩු අදායම්ලාභී පවුල් 11 ක්

හා ගංවතුර හේතුවෙන් හානියට පත් නිවාස 11 ක් සඳහා නව නිවාස ඉදිකිරීමත් ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සපයා දීමත් සිදු කරන ලදී.

කැගල්ල,ගම්පහ, බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක් ඉදිකර ඇති අතර ආපදාවක් සිදුවූ අවස්ථාවක දී එම ජර්දේශයේ ජනතාවට තාවකාලිකව රැඳී සිටීමට මෙහිදී අවකාශ ලැබෙනු ඇත. මීට අමතරව අදාළ කාලය තුළ සිදුවූ ආපදා හේතුවෙන් ජනතාවට සපයන ලද පිසු ආහාර වෙනුවෙන් වැයකරන ලද වියදම් හා ජනතාව ජර්වාහනය කිරීම වෙනුවෙන් වැයකරන ලද වියදම් ද මෙම ආධාර මුදල් යටතේ පියවීම් කරන ලදී. හදිසි ආපදා අවස්ථාවක දී ජර්යෝජනයට ගතහැකි වන පරිදි වැඩක්වර් බවුසර 12 ක් සහ ජල වැංකි 300 ක් ලබා දී ඇත. සමස්ථ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන ලද මුළු මුදල රු.මි.294.94 ක් වන අතර, 2017 ජුනි මස වන විට ව්‍යාපෘතියෙහි වැඩකටයුතු අවසන් කල අතර, ඒ සඳහා වන අවසන් වාර්තාව ද සකස් කර ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා කාර්යාලය වෙත යොමු කරන ලදී.



ශ්‍රී ලංකා ආපදා කළමනාකරණය පිළිබඳ පුළුල් වැඩසටහන (2014-2018)

තොරතුරු කළමනාකරණය ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ප්‍රවාහය තුළට ගෝලීය පාරිසරික හා ආපදා අවදානම කළමනාකරණ එකඟතාවයන් අනුගත කිරීමේ ව්‍යාපෘතිය (දත්ත ව්‍යාපෘතිය)

තොරතුරු කළමනාකරණය ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ප්‍රවාහය තුළට ගෝලීය පාරිසරික හා ආපදා අවදානම කළමනාකරණ එකඟතාවයන් අනුගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර, ඉඩම්, ඩිජිටල් තාක්ෂණ, අමාත්‍යාංශවල එකඟතාවය මත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් 2016 ඔක්තෝම්බර් මස ගිවිසුම් අත්සන් කරන ලද අතර වර්ෂ 2017 වන විට ව්‍යාපෘතියේ අරමුණු ඉටුකරගැනීම සඳහා සැලසුම් කල පරිදි අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති වැඩසටහන්



කළමනාකරණ ඒකකය විසින් කටයුතු කරමින් පවතී. ඒ අනුව ආපදා කළමනාකරණ හා පාරිසරික දත්ත හුවමාරුකර ගැනීම සඳහා වන ප්‍රතිපත්තියක් මේ වනවිට සකස්කර ඇති අතර එය ආපදා කළමනාකරණ හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු සකස් කර ඇත. 2017 වර්ෂය තුළදී දත්ත කළමනාකරණය පිළිබඳව (Data Management) පුහුණු වැඩසටහන් මාලාවක් ව්‍යාපෘතිය යටතේ කටයුතු කරනු ලබන පාර්ශවකාර ආයතනවල

නිලධාරීන් සඳහා පවත්වන ලදී. මෙම වැඩසටහන පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එක්ව පවත්වනු ලැබූ අතර කාණ්ඩ දෙකක් යටතේ පුහුණු වැඩසටහන් පවත්වනු ලැබීය. පළමු කාණ්ඩය යටතේ විධායක මට්ටමේ නිලධාරීන් වෙනුවෙන් දත්ත කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහන් පවත්වන ලද අතර එහිදී දත්ත හා තොරතුරු හුවමාරුකිරීමේදී පැනනැගී ඇති ප්‍රයෝගික ගැටළු හඳුනාගැනීම සිදුකරන ලදී. දෙවන කාණ්ඩය යටතේ සත්‍යවශයෙන්ම දත්ත එක්රැස් කරන, විශ්ලේෂණය කරන, ගබඩාකරන හා ආරක්ෂා කරනු ලබන තාක්ෂණික නිලධාරීන් පුහුණු කිරීම සිදු කරන ලදී. එමෙන්ම මෙම පුහුණුකරන ලද නිලධාරීන් මගින් දත්ත ඉලෙක්ට්‍රොනික පද්ධතියකට ඇතුළත් කිරීමට අවශ්‍ය පරිගණක උපාංග අදාළ පාර්ශවකාර ආයතන වෙත ලබාදීමට කටයුතු කෙරෙමින් පවතින අතර මේ වන විට අදාළ උපාංග මිලදී ගෙන ඇත.

තවද, දත්ත පිළිබඳ තොරතුරු (Meta Data) ගබඩාවක් (විද්‍යුත්) පාරිසරික හා ආපදා කළමනාකරණ අංශ සඳහා සකස් කිරීමට කටයුතු කරමින් පවතින අතර මෙමගින් දත්ත රැස්කරනු ලබන ආයතන සතු දත්ත ගබඩා, දත්ත රැස්කල කාලවකවානුව, ආවරණය වී ඇති ප්‍රදේශය, හුවමාරුකර ගැනීමේ ක්‍රමවේදයන් හා දත්ත පවතින මාධ්‍යයන් (ඉලෙක්ට්‍රොනික්, මුද්‍රිත) යනාදිය පිළිබඳව මහජනතාවට තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත. එකම වෙබ් අඩවියක් මගින් පාරිසරික හා ආපදා කළමනාකරණයට



අදාළ මෙම තොරතුරු ලබාගැනීමේ පහසුව මගින් ඉදිරියේදී දත්ත හා තොරතුරු භාවිතය පිළිබඳව සියළුම අංශයන්ගේ උනන්දුවක් ඇතිකිරීමට වර්ධනය කිරීමට අපේක්ෂිතය.

එමෙන්ම ආපදා කළමනාකරණයේදී මාධ්‍යවිදින් හා මාධ්‍ය ආයතන විසින් සුවිශේෂ කාර්යය භාරයක් සිදුකරනු ලබන අතර එය තවදුරටත් වර්ධනය කරගැනීමේ අභිලාෂය ඇතිව මාධ්‍යවේදීන් සඳහා ආපදා වාර්තාකරනයේදී දත්ත මත පදනම්ව එය වඩාත් නිවැරදි ලෙස ඉදිරිපත් කිරීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරන ලදී. මෙමගින් ඉදිරියේදී ආපදා හේතුවෙන් සිදුවන විනාශයන්ගේ භෞතික, මානව, මූල්‍ය මෙන්ම ආර්ථිකයට සිදුවී ඇති බලපෑම පිළිබඳව දැනුවත් කිරීම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රාදේශීය මට්ටමේ කාර්යාල විසින් ජාතික කරන තොරතුරු හා දත්ත ජාතික මට්ටමේ ආයතන වෙත ලබාදීමේ ක්‍රියාවලය තුළ පවත්නා ගැටළු හා ඒ සඳහා වන විසඳුම් යොජනාක්‍රම හඳුනාගැනීම සඳහා අධ්‍යයනයක් කරමින් පවතින අතර එම අධ්‍යයනයේ ප්‍රතිපල පාදක කරගනිමින් අදාළ ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නියමු වැඩසටහනක් වශයෙන් ගම්පහ සහ බදුල්ල දිස්ත්‍රික්ක දෙක තුළ අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

දේශගුණික විපර්යාස සඳහා අනුහුරුවීමේ ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතිය එක්සත්ජාතීන්ගේ සංවර්ධන අරමුදල යටතේ මින් පෙර පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති “දිවිනැඟුම“ දෙපාර්තමේන්තුව හා එක්ව 2014 මැයි මස සිට ආරම්භ කරන ලදී. අනතුරුව 2014 අප්‍රේල් මස 30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක 15/0519/609-1 අනුව මෙම ව්‍යාපෘතිය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත පැවරීමෙන් පසුව මේ දක්වා මෙම අමාත්‍යාංශයේ වැඩසටහන් කළමනාකරණ ඒකකය විසින් දේශගුණික විපර්යාසයන්හි උවදුරු සහ අවධානම් අඩුකිරීම උදෙසා අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවරට අනුකූලව ව්‍යාපෘතියෙහි වැඩකටයුතු කුරුණෑගල , පුත්තලම හා රත්නපුර යන දිස්ත්‍රික්කයන් ප්‍රධාන කොටගෙන ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ පහත සඳහන් කාර්යයන් සාර්ථකව ඉටුකර අවසන් කරන ලදී.

- ✓ කුරුණෑගල, පුත්තලම හා රත්නපුර දිස්ත්‍රික්ක තුළ අධි අවදානම් සහිත ගම්මාන 60 ක් සඳහා ග්‍රාම සංවර්ධන සැලසුම් 60 ක් සකස් කරන ලදී.
- ✓ කෘෂිකර්ම ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතා වර්ධන වැඩසටහන් වයඹ පළාත හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවත්වන ලදී.
- ✓ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මී ඔය ගංගා ද්‍රෝණිය ආශ්‍රිත මහානාන්තෙරිය එල්ලංගා වැව් පද්ධතියට අයත් සුළු වැව් 34 ක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා එක්ව ප්‍රතිසංස්කරණය කරන ලදී.
- ✓ කෘෂි නිෂ්පාදන අලෙවිය සඳහා ගොවි වෙළඳපොළවල් හා කෘෂි නිෂ්පාදන එකතුකිරීමේ මධ්‍යස්ථාන 10 ක් මේ වන විට ආරම්භ කර ඇත.

03. ගිණුම් කටයුතු

➤ මූල්‍ය ප්‍රගතිය

ආයතනය	2017 වසර සඳහා වෙන් කළ ප්‍රාග්ධන මුදල	2017 වසර දෙසැ.31 දක්වා ප්‍රාග්ධන වියදම	ප්‍රාග්ධන කාර්ය සාධනය	2017 වසර සඳහා වෙන් කළ පුනරාවර්තන මුදල	2017 වසර දෙසැ.31 දක්වා පුනරාවර්තන වියදම	පුනරාවර්තන කාර්ය සාධනය
අමාත්‍ය කාර්යාලය	6,938,000.00	6,930,231.00	100%	53,597,000.00	53,027,987.00	99%
පරිපාලන හා ආයතනික සේවා	1,070,332,000.00	856,009,356.00	80%	80,245,000.00	79,008,206.00	98%
එකතුව	1,077,270,000.00	862,939,587.00	80%	133,842,000.00	132,036,193.00	99%

➤ වියදම් ඇස්තමේන්තුව - 2017

	අමාත්‍ය කාර්යාලය 106 - 01 - 01		පරිපාලන හා ආයතනික සේවා 106 - 01 - 02	
	පුනරාවර්තන	ප්‍රාග්ධන	පුනරාවර්තන	ප්‍රාග්ධන
ඇස්තමේන්තු ප්‍රතිපාදන	46,600,000.00	6,150,000.00	82,972,000.00	453,390,000.00
මු.රෙ.66 යටතේ මාරුකිරීම් සහ පරිපූරක ප්‍රතිපාදන	6,997,000.00	788,000.00	-2,727,000.00	616,942,000.00
වක්‍ර ලේඛනවල ප්‍රතිපාදන වලින් ඉතිරි කිරීම්	-	-	-	-
ශුද්ධ ප්‍රතිපාදන	53,597,000.00	6,938,000.00	80,245,000.00	1,070,332,000.00
වියදම	53,027,987.00	6,930,231.00	79,008,206.00	856,009,356.00
වියදම් ප්‍රතිශතය	99%	100%	98%	80%

➤ වියදම් සඳහා මූල්‍ය කරණය

සංකේතය	වියදම් මූල්‍යකරණය	ශුද්ධ ප්‍රතිපාදන	සත්‍ය වියදම	වියදම් ප්‍රතිශතය
11	දේශීය අරමුදල්	1,073,322,000.00	979,407,436.00	91%
12	විදේශීය ආධාර ණය	-	-	-
13	විදේශීය ආධාර ප්‍රධාන	137,790,000.00	104,407,096.00	76%

➤ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම

	වියදමෙහි උපරිම සීමාව	ලැබීමේ අවම සේවාව	උපරිම හර ශේෂ සීමාව
විසර්ජන පනතින් බලය දෙනු ලැබූ සීමාව	20,000,000.00	4,500,000.00	42,000,000.00
2017.12.31 දිනට සත්‍ය අගය	15,465,628.00	7,426,697.84	28,653,894.15

➤ 2017.12.31 දිනට ණය /අත්තිකාරම්

ණය වර්ගය	ණය ප්‍රමාණය (රුපියල්)	ණය ලබාගත් සංඛ්‍යාව
උත්සව අත්තිකාරම්	1,830,000.00	183
විශේෂ අත්තිකාරම්	88,000.00	22
ආපදා ණය	11,688,526.00	85
විශේෂ ණය	1,850,352.00	12

➤ ප්‍රසම්පාදන කටයුතු

ප්‍රාග්ධන	අමාත්‍ය කාර්යාලය		අමාත්‍යාංශ කාර්යාලය	
	ජර්නිපාදන	වියදම	ජර්නිපාදන	වියදම
2102 ගෘහ භාණ්ඩ සහ කාර්යාලයීය උපකරණ	3,417,000.00	3,416,185.00	1,094,000.00	1,093,697.00
2103 යන්ත්‍රෝපකරණ	1,371,000.00	1,370,735.00	1,618,000.00	1,617,355.00
මුළු එකතුව	4,788,000.00	4,786,920.00	2,712,000.00	2,711,052.00
මූල්‍යමය ජර්ගතිය	100%		100%	
ජරාග්ධන	අමාත්‍ය කාර්යාලය		අමාත්‍යාංශ කාර්යාලය	
	ප්‍රතිපාදන	වියදම	ප්‍රතිපාදන	වියදම
1201 ලිපි ද්රව්ය හා කාර්යාලයීය අවශ්යතා	1,600,000.00	1,589,845.00	1,200,000.00	1,161,593.00
මුළු එකතුව	1,600,000.00	1,589,845.00	1,200,000.00	1,161,593.00
මූල්‍යමය ජර්ගතිය	99%		97%	

- 2017 විසර්ජන ගිණුම සහ රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුම 2017.12.31 දිනට සකස් කර මේ වන විට විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.
- පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව හා විගණන රැස්වීම් වාර්තා මඟින් පෙන්වා දී ඇති කරුණු නිවැරදි කර ගැනීමට අවශ්ය පියවර ගෙන ඇත

05. අභ්‍යන්තර විගණන කටයුතු

අභ්‍යන්තර විගණන අංශයේ පරමාර්ථ සහ කාර්යය භාරය

පරමාර්ථ

- අමාත්‍යාංශය සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන් මගින් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට ස්ථාපනය කර ඇති අභ්‍යන්තර පාලන ක්‍රමය තුළින් වැරදි වංචා වැළැක්වීම සහ අනාවරණය කර ගැනීමට ප්‍රත්‍යක්ෂ අභ්‍යන්තර සෝදිසි අඛණ්ඩව ඉටු කිරීම සහ ස්වාධීන ඇගයීමක් පවත්වාගෙන යාම.
- අමාත්‍යාංශය සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්ට නියම කෙරුණු හෝ අමාත්‍යාංශය විසින් භාර ගන්නා ලද ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හා වැඩ සටහන් සපුරාලීමෙහි ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ප්‍රගති විමර්ශන කටයුතු වලදී අමාත්‍යාංශයේ ලේකම්ට සහාය වීම.
- උචිත අවස්ථා වලදී මෙම කර්තව්‍යයන් හි නිරත අයවලුන් හා අමාත්‍යාංශ ලේකම් අතර සම්බන්ධීකාරක වශයෙන් ක්‍රියා කිරීම.

කාර්යභාරය

- වැරදි හා වංචා වැළැක්වීම සඳහා ආයතන තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැලැස්ම අතින් මෙන්ම ක්‍රියාකාරීත්වය අතින්ද සාර්ථක දැයි සොයා බැලීම.
- ගිණුම් හා වෙනත් වාර්තා වල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සඳහා යොදා ගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම.
- කාර්ය මණ්ඩලයට පවරා දී ඇති වගකීම් ඉටු කිරීමෙහි ලා ඔවුන්ගේ කාර්යය සාධනයෙහි ගුණාත්මක භාවය ඇගයීම
- ආයතනයේ වත්කම්, සියළු ආකාරයේ අලාභහානි වලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි සොයා බැලීම.
- ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ වල උපදෙස් පිළිපදිනු ලැබේදැයි පරීක්ෂා කිරීම.
- නාස්තිය, දූෂණය පමණ ඉක්මවා කරන වියදම් වැළැක්වීමට මෙන්ම අනාවරණය කර ගැනීමට තෝරා ගනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය සොයා බැලීම.
- ආයතනයේ ගිණුම් පටිපාටිය සහ දේපල හා වත්කම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් හා විධිමත් ලෙස පරිහරණය කරන්නේදැයි සොයා බැලීම
- අවශ්‍ය අවස්ථා වලදී විශේෂ විමර්ශන පැවැත්වීම.

අනු අංකය	විස්තරය	ඉදිරිපත් කල දිනය
01	<p><u>අභ්‍යන්තර විගණන වාර්තා ඉදිරිපත් කිරීම</u></p> <ul style="list-style-type: none"> 2016 මැයි මස 16 දින සිට මැයි මස 27 දින දක්වා කාලය තුළ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් සඳහා බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදුන් සහනාධාර සම්බන්ධ විශේෂ විමර්ශන වාර්තාව. භාණ්ඩ සමීක්ෂණ වාර්තා පරීක්ෂාව - 201 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අවම කිරීම්, පර්යේෂණ හා සංවර්ධන අංශයේ ව්‍යාපෘති ප්‍රගතිය පරීක්ෂාව නිවාඩු ලේඛන පරීක්ෂාව 2017 වර්ෂයේ වැය විෂයන් පරීක්ෂාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අවම කිරීම්, පර්යේෂණ හා සංවර්ධන අංශයේ 2017.11.30 දිනට ව්‍යාපෘති ප්‍රගතිය පරීක්ෂාව. 	<p>2017.01.19</p> <p>2017.07.12</p> <p>2017.08.02</p> <p>2017.10.24</p> <p>2017.12.06</p> <p>2017.12.13</p>

➤ **විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම පිළිබඳ ප්‍රගතිය - 2017**

අනු අංකය	විස්තරය	ඉදිරිපත් කල දිනය
01	<ul style="list-style-type: none"> 2016 සිවුවන කාර්තුව 2017 පළමු කාර්තුව 2017 දෙවන කාර්තුව 2017 තෙවන කාර්තුව 	<p>2017.02.23</p> <p>2017.06.15</p> <p>2017.11.06</p> <p>2017.12.20</p>

රජයේ විගණන අංශයෙන් ලැබුණු විගණන විමසුම සඳහා පිළිතුරු ලබා දීම - 2017

අමාත්‍යාංශයේ විගණන විමසුම් 14 ක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් 08 ක් ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විගණන විමසුම් 29 ක් සඳහා ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විගණන විමසුම් 15 ක් සඳහා ද පිළිතුරු ලබා දී

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

11 කොටස

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

1. හැඳින්වීම

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස 1996 වර්ෂයේදී සමාජ සේවා සහ සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී. සහන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කරනු පිණිස හා ක්‍රියාත්මක කරනු පිණිස එය 2005.12.08 දින අංක 1422/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ආපදා සහන සේවා අමාත්‍යාංශය යටතට පත්විය. 2007.01.09 දින අංක 1482/9 දරන ගැසට් නිවේදනය මගින් එය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යනුවෙන් නම් කොට නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශය වෙත පවරන ලදී. අංක 1651/220 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව 2010.04.30 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටා ඇති අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ ලේකම් විසින් දෙනු ලබන උපදෙස් සහ මාර්ගෝපදේශකත්වය යටතේ ක්‍රියාත්මක වෙයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් දෙනු ලබන උපදෙස් අනුව අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එහි ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සංවර්ධන සහකාර(ආපදා කළමනාකරණ), සංවර්ධන නිලධාරී(ආපදා සහන සේවා) නිලධාරීන් ආපදා සහන සම්බන්ධීකාරකවරු ලෙස ක්‍රියාකරයි.

2. දැක්ම

ප්‍රශස්ථ පසු ආපදා සහන සේවාවන් තුළින් වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා යාම.

3. මෙහෙවර

ස්වභාවික හා මිනිසා විසින් ඇති කරනු ලබන ආපදාවන්ගෙන් සිදුවන අනර්ථකාරී බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීම හා යථා වත් කිරීම මගින් මිනිස් ජීවිත, දේපළ හා ජන ජීවිතය සුරැකීම.

4. අරමුණ

සමාජයට, පරිසරයට හා ආර්ථිකයට ආපදා වලින් ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීම සහ ආපදා සහන සඳහා ජාතික ධාරිතාවන් ශක්තිමත් කිරීම තුළින් තිරසාර සංවර්ධනය කිරීමේ ජාතික අරමුණට දායක වීම.

5. ක්‍රියාකාරකම්

- ආපදා අවස්ථාවලදී පීඩාවට පත් පාර්ශවයන් සඳහා ක්ෂණික සහන සැපයීම පිළිබඳ වැඩසටහන් හා ව්‍යාපෘති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
- ආපදාවන්ගෙන් හානියට පත්වන නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහන සැලසීම
- ආපදා අධි අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ආපදා ප්‍රත්‍යාස්ථ නිවාස ඉදිකිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීම හා අධීක්ෂණය
- ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන සහනාධාර කළමනාකරණය කිරීම
- පසු ආපදා තත්ත්වයන්වලට මුහුණ දීම සඳහා ප්‍රජාව හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම
- පසු ආපදා කටයුතුවල නියලෙන නිලධාරීන් සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- විදේශාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය 2017.12.31 දිනට කාර්යය මණ්ඩලය

		අනුමත කාර්යය මණ්ඩලය	තථ්‍ය කාර්යය මණ්ඩලය	පුරප්පාඩු
ජ්‍යෙෂ්ඨ මට්ටම				
1	අධ්‍යක්ෂ	1	1	0
2	නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ(ශ්‍රී.ලං.ප.සේ.)	6	4	2
3	නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ(ශ්‍රී.ලං.ක්‍ර.සේ.)	1	0	1
4	ගණකාධිකාරී	1	0	1
එකතුව		9	5	4
තෘතීක මට්ටම				
1	පරිපාලන නිලධාරී	1	0	1
එකතුව		1	0	1
ද්විතීයික මට්ටම				
1	සංවර්ධන නිලධාරී/සංවර්ධන සහකාර (ආපදා කළමනාකරණ/සහන සේවා)	368	348	20
2	රාජ්‍ය කළමනාකරණ සහකාර	8	6	2
3	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර(II පන්තිය)	2	0	2
4	ව්‍යාපෘති නිලධාරී	1	0	1
5	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර (දත්ත සටහන් ක්‍රියාකරු) (III පන්තිය)	1	0	1
එකතුව		380	354	26
ප්‍රාථමික මට්ටම				
1	රියදුරු	7	7	0
2	කාර්යාල කාර්යය සහායක	4	3	1
3	ලොරි රියදුරු සහායක	5	2	3
එකතුව		16	12	4
මුළු එකතුව		406	371	35

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ 2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
106-ආපදා කළමනාකරණ අමාත්‍යවරයා 2 - සංවර්ධන වැඩසටහන් 4 - ආපදා සහන මෙහෙයුම

වැය විෂය අංක	වැය විස්තර	භාණ්ඩාගාරය මගින් ලැබුණු මුළු ප්‍රතිපාදන(රු.) (2017.12.31 දිනට)	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් වෙත ලබා දෙන ලද ප්‍රතිපාදන(රු.)	2017.12.31 දිනට වාර්තා වී ඇති වියදම(රු.)	මූල්‍ය ප්‍රගතිය %
	පුනරාවර්තන වියදම්	8,449,005,975.00	7,590,797,968.12	6,579,532,964.55	77.87
106-02-4-1-1501	සුභ සාධන වැඩසටහන්-ඉංවතුර හා නියං සහනාධාර	7,285,371,500.00	6,805,690,266.08	5,853,791,366.19	80.35
106-02-4-7-1508	සාලාවහා කැඟලේ ආපදා සිදුවීම්වලට වන්දි ගෙවීම	752,116,875.00	467,407,094.16	387,897,535.92	51.57
106-02-4-8-1508	2017 මැයි ගංවතුර, නාය යැම් හා අවදානම් - නිවාස කුලී දීමනාව ලබා දීම (රු. 7,500/-)	158,943,500.00	103,560,200.00	94,881,250.00	59.69
106-02-4-9-1501	මිනොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් හානියට පත් හා අවධානම් කලාපයෙන් ඉවත් කරන ලද නිවාස හිමියන්ට නිවාස කුලී දීමනාව හා අවමංගලාධාර ලබා දීම	47,250,000.00	42,250,000.00	41,150,000.00	87.09
106-02-4-10-1508	දේපල හානි තක්සේරු කමිටු සඳහා දීමනා ගෙවීම	9,286,100.00	9,269,600.00	9,286,100.00	100.00
	අනෙකුත් පුනරාවර්තන වියදම්	196,038,000.00	162,620,807.88	192,526,712.44	98.21
	මූලධන වියදම්	4,451,641,125.00	3,776,185,152.47	2,931,185,098.66	65.84
106-02-4-2001	ඔරු ගොඩවත්ත අංක 07 ගබඩාව ප්‍රතිසංස්කරණය කිරීම	4,000,000.00	-	3,825,558.09	95.64
106-02-4-2102	ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ මිලදී ගැනීම	5,058,000.00	4,797,230.00	4,835,173.37	95.59
106-02-4-2103	යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම	2,000,000.00	-	1,941,374.00	97.07
106-02-4-2401	හැකියා වර්ධන-කාර්ය මණ්ඩල පුහුණු	3,500,000.00	1,044,917.00	3,338,787.64	95.39
106-02-4-2-2502	ආයෝජන-ජල ටැංකි මිලදී ගැනීම	25,000,000.00	89,032.50	24,831,612.50	99.33
106-02-4-3-2104	ගොඩනැගිලි හා වස්තූන්-බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නාය යැමෙන් පූර්ණ නිවාස හානි සඳහා හා මිනොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස සඳහා ගෙවීම් හා ඉවත් කරන ලද නිවාස වෙනුවෙන් වන්දි ලබා දීම	764,183,125.00	764,183,125.00	718,465,623.73	94.02
106-02-4-6-2202	කැඟලේ නාය යැමෙන් හානි වූ නිවාස ඉදිකිරීම	1,624,700,000.00	1,624,687,405.97	1,435,041,162.83	88.31
106-02-4-2-2509	ජල ටැංකි හා ජල බවුසර් මිලදී ගැනීම	110,000,000.00	133,442.00	25,183,281.50	22.89
106-02-4-3-2509	මිනොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් විපතට පත්වූවන්ට ගෘහ භාණ්ඩ හා ගෘහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහන සැලසීම	18,000,000.00	18,000,000.00	18,000,000.00	100.00
106-02-4-11-2202	අරණයක පිහිටි චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මානය ඉදිකිරීම	228,000,000.00	-	228,000,000.00	100.00
106-02-4-12-2202	ගංවතුර, නාය යැම් හා නාය යැම් හේතුවෙන් තම පදිංචි ස්ථානයෙන් ඉවත් කරන ලද ජනතාව සඳහා නව නිවාස ඉදි කිරීම	1,667,200,000.00	1,363,250,000.00	467,617,525.00	28.05
	මුළු එකතුව	12,900,647,100.00	11,366,983,120.59	9,510,613,063.21	73.72

2017 වර්ෂයේ ආරම්භයේ වෙන් වූ ප්‍රතිපාදන හා 2017.12.31 දින දක්වා භාණ්ඩාගාරයෙන් වෙන් වූ අමතර ප්‍රතිපාදන යොදා ගනිමින් නියමය, මිනොටමුල්ල කුණු කන්ද නාය යැම, 2017 මැයි ගංවතුර හා නාය යැම, 2017 නොවැම්බර් මස ඇති වූ සුළි සුළං තත්ත්වය හා අනිකුත් ආපදාවන්ගෙන් පීඩිතව පත් ජනතාවට සහන සැලසීමේ ප්‍රගතිය ඉදිරි පරිච්ඡේදයන්හි විස්තර කෙරේ.

7. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් 2017 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහන්හි ප්‍රගතිය


ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ආපදා සහන කටයුතු සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම සිදුකරයි. එම කටයුතු ජාතික අයවැය වකුලේඛ 03/2016, ජාතික ස්වභාවික ආපදා සඳහා වූ රක්ෂණවරණ ප්‍රතිපත්තිය හා වරින් වර ලබාගන්නා අමාත්‍ය මණ්ඩල අනුමැතීන්, වකු ලේඛ උපදෙස් අනුව ක්‍රියාත්මක කරනු ලැබේ. 2017 වර්ෂය දිවයින ආපදා ගණනාවකට මුහුණ දුන් වර්ෂයක් වන අතර ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් පසු ආපදා ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වලදී අති විශාල කාර්යභාරයක් ඉටුකරන ලදී. 2017 අප්‍රේල් මස මීතොටමුල්ල සහ අපද්‍රවා බහාලුම් මධ්‍යස්ථානය නාය යෑම, 2017 මැයි මස ඇති වූ ගංවතුර හා නාය යෑමේ ආපදා තත්වය, 2017 ජනවාරි මස සිට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑ නියං ආපදා තත්වය, 2017 නොවැම්බර් මස ඇති වූ සුළි සුළං තත්වය ප්‍රධාන ආපදාවන්වේ. එම ආපදාවලදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද කාර්යයන් පහත දැක්වේ.

- ආපදා සිද්ධි වාර්තා කිරීම හා ආපදා සිද්ධි වාර්තා සැකසීම
- කඩිනම් ආපදා සහන සැලසීම
- ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන යටතේ රක්ෂණ වන්දි පිරිනැමීම
- විදේශීය හා දේශීය ආධාර ලබා ගැනීම හා ආපදාවට පත්වූවන්ට බෙදා දීම
- ආපදා සහන ද්‍රව්‍ය මිලදී ගැනීම හා බෙදා දීම
- විදේශාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- නැවත පදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම - නව නිවාස ඉදි කිරීම

7.1 කාර්යක්ෂම ආපදා සහන සේවාවක් තුළින් සුදුසු ප්‍රතිලාභියා වෙත කඩිනම් ආපදා සහන ලබාදීම.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් ස්වභාවික හා මිනිසා විසින් නිර්මිත ආපදාවන් හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ප්‍රතිපාදන නිදහස්කිරීම සිදුකරන අතර එම ප්‍රතිපාදන යොදාගනිමින් අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සිදුකරයි. ආපදාවක් සිදුවී එය සමනය වන තෙක් වකුලේඛ ප්‍රකාරව පිසූ ආහාර ලබාදීම, වියළි සළාක ලබාදීම, පානීය ජලය ලබාදීම, අනෙකුත් සහන ද්‍රව්‍ය ලබාදීම, අවමංගලය කටයුතු සඳහා ආධාර ලබාදීම හා කඳවුරු කළමනාකරණයට අවශ්‍ය සියළු පහසුකම් සැලසීම සිදු කරනු ලබයි.

2017 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට දිවයිනට බලපෑ ආපදාවන් හේතුවෙන් විපතට පත් වූවන්ගේ ප්‍රමාණය දිස්ත්‍රික්ක හා ආපදාව අනුව පහත වගුවේ දක්වා ඇත. ඒ අනුව 2017 වර්ෂයේ ආරම්භයේ සිට පැවති නියඟය, අප්‍රේල් මස සිදුවූ මීතොටමුල්ල කසල කන්ද නායයෑම, මැයි මස ඇතිවූ ගංවතුර හා නායයෑම් ආපදාව හා අනෙකුත් ආපදාවන් හේතුවෙන් පවුල් 1,415,650 ක් සඳහා සහන සැලසීමේ කටයුතු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධීක්ෂණයෙන් සිදු කරනු ලැබී.



2017.12.31 දින වන විට ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත් පුද්ගලයන්ට කඩිනම් සහන සැලසීම සඳහා දරන ලද වියදම්.

කඩිනම් සහන සැලසීම සඳහා 2017.12.31 දින වන විට වැය ශීර්ෂ 1501 යටතේ පහත පරිදි ප්‍රතිපාදන ලැබී ඇත.

පානීය ජලය ලබාදීම සඳහා - රු.මිලියන 100

ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදාවන් සඳහා - රු.මිලියන 380

නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙත වියළි සලාක ලබාදීම සඳහා -රු.මිලියන 6,500

ගං වතුර,නාය යෑම්,නියඟය හා අනෙකුත් ආපදා අවස්ථාවන්හි පීඩාවට පත් ජනතාවට පිසු ආහාර,වියළි සලාක,පානීය ජලය ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දුන් ප්‍රතිපාදනවලින් 2017.12.31 දින වන විට රු.මි. 5,853.8 ක් වැය කර ඇත. දිස්ත්‍රික් මට්ටමින් එම ප්‍රතිපාදන වියදම් කිරීමේ ප්‍රගතිය පහත වගුව මගින් දැක්වේ.

දිස්ත්‍රික්කය	2017.12.31 දින දක්වා ලබා දී ඇති ප්‍රතිපාදන (රු.)	2017.12.31 දිනට වියදම (රු.)	මූල්‍ය ප්‍රගතිය %
කොළඹ	71,502,729.90	65,488,160.23	91.59
ගම්පහ	32,818,327.42	28,934,482.66	88.17
කලුතර	92,444,000.00	76,662,364.72	82.93
මහනුවර	2,160,011.20	1,889,181.23	87.46
මාතලේ	185,836,040.00	178,243,581.30	95.91
නුවර එළිය	4,415,300.00	4,142,930.80	93.83
ගාල්ල	33,900,500.00	33,477,734.08	98.75
මාතර	48,140,000.00	28,109,581.52	58.39
හම්බන්තොට	68,556,378.00	60,790,791.69	88.67
යාපනය	190,737,215.80	190,737,215.80	100.00
මන්නාරම	229,006,443.33	226,693,464.33	98.99
වවුනියා	235,462,280.48	220,058,793.98	93.46
මුලතිවු	261,368,039.10	197,958,231.64	75.74
කිලිනොච්චි	227,998,403.99	168,659,473.99	73.97
මඩකලපුව	147,431,708.00	135,873,636.77	92.16
අම්පාර	163,282,349.33	133,899,370.88	82.00
ත්‍රිකුණාමලය	399,424,354.38	279,194,727.62	69.90
කුරුණෑගල	1,586,427,469.40	1,194,178,302.69	75.27
පුත්තලම	370,550,885.26	368,093,056.29	99.34
අනුරාධපුරය	1,265,292,114.64	1,099,908,160.70	86.93
පොලොන්නරුව	154,800,906.58	106,741,951.60	68.95
බදුල්ල	11,648,922.60	10,785,630.35	92.59
මොනරාගල	577,242,414.20	561,905,704.12	97.34
රත්නපුර	369,266,151.87	286,276,258.58	77.53
කෑගල්ල	4,910,727.60	4,474,557.87	91.12
ශ්‍රී ලංකා රේගුව	76,269,127.00	76,269,127.00	100.00
ප්‍රධාන කාර්යාලය	114,344,893.75	114,344,893.75	100.00
එකතුව	6,925,237,693.83	5,853,791,366.19	84.53

7.2 ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම

2016 අය වැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන ජාතික රක්ෂණ භාර අරමුදල සමග ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් 2016 අප්‍රේල් 01 වෙනි දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන ලදී. මෙම රක්ෂණවරණ ප්‍රතිපත්ති මාලාව යටතේ විශේෂයෙන්ම සුනාමි සහ භූමි කම්පා, ගංවතුර, නාය යෑම්, සුළි සුළං සහ කුණාටු(නියඟය ආවරණය නොවේ) වැනි ස්වභාවික ආපදාවලින් විපතට පත්වූවන් සඳහා පිසු ආහාර, වියළි සලාක, මරණ වන්දි සඳහා රක්ෂණවරණය සැලසීමත් හානියට පත් නිවාස, ගෘහ උපකරණ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහ එම කර්මාන්තවල උපකරණ, යන්ත්‍ර සූත්‍ර සහ තොගවල තක්සේරු වටිනාකම්වලට අදාලව රක්ෂණ වන්දි පිරිනැමීමත් සිදුවේ. 2017 වර්ෂයේ වාර්ෂික රක්ෂණ වාරික මුදල සඳහා රාජ්‍ය දායකත්වය රුපියල් මිලියන 500කි. ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන යටතේ ස්වභාවික ආපදා සඳහා බිලියන 15 ක රක්ෂණවරණයක් හිමිවන අතර එයින් රුපියල් බිලියන 2.5 ක් කඩිනම් ආපදා සහනාධාර සඳහා වාර්ෂිකව වෙන්වේ. ස්වභාවික ආපදාවන්ගෙන් සිදුවන දේපළ හානි යටතේ නිවාස සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සිදුවන ගොඩනැගිලි හානි සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 12.5 ක රක්ෂණවරණයක් හිමිවේ.

7.2.1 ස්වභාවික ආපදාවන්ගෙන් විපතට පත්වන පුද්ගලයන් සඳහා කඩිනම් සහන සැලසීම

ආපදා අවස්ථාවන්හි දී විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන යටතේ රු.මි.2.5 ක රක්ෂණවරණයක් හිමිවේ. මෙතෙක් පැවති ක්‍රමය යටතේ ස්වභාවික ආපදාවලින් සිදුවන ජීවිත හානියක දී අවමංගල්‍යාධාර ලෙස ලබා දුන් රුපියල් 15,000/- වෙනුවට රුපියල් 100,000/- ක ජීවිත හානි රක්ෂණවරණයක් හිමිවන අතර පහත සඳහන් කරනු ලබන ස්වභාවික ආපදාවන් සඳහා උපරිම සීමාවන් යටතේ ජාතික අයවැය වකුල්බ 03/2016, 03/2016 (I) හි කඩිනම් සහන සැලසීම සඳහා සලසා ඇති ප්‍රතිපාදන පරිදි ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන යටතේ ගෙවීම් සිදු කරනු ලබයි.

සුනාමි හෝ භූමි කම්පා සඳහා	- රු. මි. 500.00
අධික ගංවතුර, කුණාටු හෝ එවැනි ස්වභාවික ආපදා සඳහා	- රු. මි. 100.00
සුළු ගංවතුර, සුළං හෝ ඒ හා සමාන ස්වභාවික ආපදා සඳහා	- රු.මි. 50.00
නාය යෑම් සඳහා	- රු.මි. 25.00

ඒ අනුව ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන යටතේ ආවරණයවන ස්වභාවික ආපදාවන්ගෙන් විපතට පත්වූවන් සඳහා කඩිනම් සහන සැලසීම සඳහා 2017.12.31 දින වන විට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් රු.මි.140.2 ක වියදමින් ආපදාවන්ගෙන් විපතට පත්වූවන්ට පිසු ආහාර, වියළි සලාක, පානීය ජලය හා ජීවිත හානි සඳහා වන්දි ලබා දීම සිදු කර ඇත.

අනු අංකය	දිස්ත්‍රික්කය	කඩිනම් සහන සැලසීමට ලබා දුන් මුදල(රු.)
1	බදුල්ල	48,726.70
2	කොළඹ	6,000,000.00
3	ගම්පහ	5,046,850.40
4	කළුතර	42,000,000.00
5	මහනුවර	421,425.00
6	කෑගල්ල	3,155,400.00
7	කුරුණෑගල	2,600.00
8	මාතලේ	202,860.00
9	මොනරාගල	321,300.00
10	නුවර එළිය	777,275.00
11	පොළොන්නරුව	106,400.00
12	රත්නපුර	25,163,380.00
13	අම්පාර	289,450.00
14	මඩකලපුව	4,002,515.20
15	යාපනය	933,985.05
16	ත්‍රිකුණාමලය	10,350.00
17	ගාල්ල	20,204,500.00
18	හම්බන්තොට	6,445,000.00
19	මාතර	25,000,000.00
20	කිලිනොච්චි	121,000.00
එකතුව		140,253,017.35

7.2.2. හානියට පත් නිවාස, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන හා ඒවායේ ගෘහ උපකරණ සඳහා වන්දි මුදල් ලබා දීම

මෙම රක්ෂණවරණ ප්‍රතිපත්තිය යටතේ ස්වාභාවික ආපදාවලින් හානි සිදුවන නිවාස හා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා හානි තක්සේරු ඇස්තමේන්තුව පදනම් කරගනිමින් රුපියල් මිලියන 2.5 ක උපරිමය දක්වා රක්ෂණවරණයක් ලබාදේ. (මින් ඉහතදී ක්‍රියාත්මක කරන ලද සහන ලබා දීමේ ක්‍රමවේදය යටතේ රු.5,000 ක උපරිම මාසික ආදායමකට යටත් වූවන් සඳහා පූර්ණ නිවාස හානියකදී රුපියල් 100,000 ක් සහ අර්ධ නිවාස හානියකදී රුපියල් 50,000 ක නිවාස සහනාධාර මුදලක් හිමිවූ අතර මෙම ප්‍රතිපත්තිය යටතේ විපතට පත්වූවන් වෙනුවෙන් ආදායම් සීමාව නොසලකා වන්දි මුදල් ප්‍රදානය කරනු ලබයි. වෙනත් රක්ෂණවරණයකින් ප්‍රතිලාභ නොලබන වාර්ෂික ආදායම රු.මි. 10 නොඉක්මවන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රු.මි. 2.5 ක උපරිමයකට යටත්ව වන්දි මුදල් සඳහා හිමිකම් ලබයි.

2017 මැයි මස ඇති වූ ගං වතුර හා නාය යෑමේ ආපදා තත්වයෙන් හානියට පත් දේපල සඳහා වන්දි ලබා දීම

2017 මැයි මස ඇතිවූ ගංවතුර, නායයෑම් හේතුවෙන් හානියට පත් නිවාස සඳහා වන්දි මුදල් ලබාදීම සඳහා හානි තක්සේරු කටයුතු සිදු කර අයදුම්පත් ඉදිරිපත් කරන තෙක් එම නිවාස කඩිනමින් පිළිසකර කරගැනීම සඳහා නිවාස හානියට පත්වූවන් වෙත රුපියල් 10,000/- ක අත්තිකාරම් මුදලක් ලබා දීම සිදු කරන ලදී. ඒ අනුව 2017.12.31 වන විට දිස්ත්‍රික්ක 15 ක ප්‍රතිලාභීන් 67,452 ක් වෙත එම මුදල් ලබාදීමේ ප්‍රගතිය පහත වගුවේ දැක්වේ.

රු.10,000 අත්තිකාරම් මුදල් ලබා දීමේ ප්‍රගතිය-2017 මැයි මස ඇති වූ ගං වතුර හා නාය යෑමේ ආපදා තත්වය				
දිස්ත්‍රික්කය	ඉල්ලුම් කරන ලද ප්‍රතිලාභීන් සංඛ්‍යාව	දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති මුදල (රු.)	2017.12.31 දිනට අත්තිකාරම් මුදල් ලබා දීමේ ප්‍රගතිය	
			ප්‍රතිලාභීන් සංඛ්‍යාව	ප්‍රතිලාභීන් වෙත නිදහස් කර ඇති මුදල (රු.)
ගාල්ල	19,333	103,330,000.00	9,152	91,520,000.00
රත්නපුර	19,259	191,759,760.00	18,838	184,060,848.00
කළුතර	14,987	149,870,000.00	14,987	143,859,468.00
මාතර	29,262	292,620,000.00	20,530	195,282,503.72
ත්‍රිකුණාමලය	191	1,910,000.00	191	1,910,000.00
මුලතිව්	29	290,000.00	29	290,000.00
මහනුවර	118	1,180,000.00	118	1,180,000.00
මාතලේ	42	420,000.00	42	420,000.00
මඩකලපුව	4	40,000.00	4	40,000.00
කොළඹ	1,889	18,940,000.00	1,889	18,890,000.00
වව්නියාව	31	310,000.00	31	310,000.00
ගම්පහ	427	4,116,135.00	427	4,270,000.00
කෑගල්ල	336	2,400,000.00	336	3,360,000.00
හම්බන්තොට	830	8,300,000.00	830	8,300,000.00
නුවරඑළිය	48	480,000.00	48	480,000.00
එකතුව	86,786	775,965,895.00	67,452	654,172,819.72

ජාතික ස්වාභාවික ආපදා රක්ෂණවරණ වැඩසටහන යටතේ හානියට පත් දේපල සඳහා සම්පූර්ණ හානි තක්සේරුව වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනැමීම සඳහා සම්පූර්ණ හානි තක්සේරු කරන ලද අයදුම්පත් 116,487 ක් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත යොමුකරන ලද අතර ඉන් අයදුම්පත් 104,538 ක් සඳහා රු. මි. 814.6 ක රක්ෂණ වන්දි අදාල ප්‍රතිලාභීන් වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇත. දිස්ත්‍රික්ක අනුව ගෙවීමේ ප්‍රගතිය පහත දැක්වේ.

දිස්ත්‍රික්කය	2017.12.31 වන දිනට ගෙවන ලද අයදුම්පත් සංඛ්‍යාව									
	නිවාස හානි		ගෘහ උපකරණ හානි		සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන හානි		සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික උපකරණ හානි		එකතුව	
	ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව	ගෙවන ලද අයදුම්පත් සංඛ්‍යාව	ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව	ගෙවන ලද අයදුම්පත් සංඛ්‍යාව	ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව	ගෙවන ලද අයදුම්පත් සංඛ්‍යාව	ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව	ගෙවන ලද අයදුම්පත් සංඛ්‍යාව	ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව	ගෙවන ලද අයදුම්පත් සංඛ්‍යාව
කොළඹ	1,767	1,739	1,956	1,770	88	44	555	550	4,366	4,103
කළුතර	9,451	8,961	9,738	8,560	382	329	2,027	1,713	21,598	19,563
මාතර	20,509	19,162	14,909	13,387	463	463	3,299	3,299	39,180	36,311
ගාල්ල	6,660	5,934	7,583	6,212	930	758	1,865	1,789	17,038	14,693
රත්නපුර	12,222	10,705	12,565	11,364	741	546	3,245	2,681	28,773	25,376
මහනුවර	23	10	-	-	-	-	-	-	23	10
අම්පාර	88	82	-	-	-	-	-	-	88	82
මුලතිව්	26	21	-	-	-	-	-	-	26	21
ගම්පහ	488	62	465	465	-	-	44	44	997	571
කෑගල්ල	240	96	1,139	755	64	2	637	637	2,080	1,490
හම්බන්තොට	1,245	1,245	744	744	87	87	234	234	2,310	2,310
මොණරාගල	3	3	-	-	-	-	-	-	3	3
නුවරඑළිය	2	2	-	-	-	-	-	-	2	2
පොළොන්නරුව	3	3	-	-	-	-	-	-	3	3
එකතුව	52,727	48,105	49,099	43,257	2,755	2,229	11,906	10,947	116,487	104,538

2017 නොවැම්බර් මස ඇති වූ සුළු සුළං ආපදා තත්වය

2017 වර්ෂයේ නොවැම්බර් මස ඇති වූ සුළු සුළං ආපදා තත්වය හේතුවෙන් හානියට පත් නිවාස සඳහා රු.10,000 ක වන්දි මුදල් ලබා දීමේ ප්‍රගතිය පහත වගුවේ දැක්වේ. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 14 ක ප්‍රතිලාභීන් 31,412 ක් වෙත රු. 10,000 ක අත්තිකාරම් ලබා දීම සඳහා රු.මි. 268.6 ක් වැය කර ඇත. දේපල හානි සඳහා තක්සේරු කටයුතු සිදු කරමින් පවතී.

2017.12.31 දිනට අත්තිකාරම් මුදල් ලබා දීමේ ප්‍රගතිය-2017 නොවැම්බර් මස ඇති වූ සුළු සුළං ආපදා තත්වය				
දිස්ත්‍රික්කය	ඉල්ලුම් කරන ලද ප්‍රතිලාභීන් සංඛ්‍යාව	දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති මුදල (රු.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	ප්‍රතිලාභීන් වෙත නිදහස් කර ඇති මුදල (රු.)
ගාල්ල	10,753	66,950,000.00	7,376	48,026,523.80
රත්නපුර	414	3,840,000.00	233	2,290,140.00
කළුතර	19,496	155,000,000.00	15,001	142,600,000.00
මාතර	1,492	10,000,000.00	556	5,354,030.00
බදුල්ල	909	10,752,864.00	836	8,716,185.00
කොළඹ	8,390	61,675,616.00	5,610	46,030,410.00
මොණරාගල	72	1,000,000.00	41	391,408.00
ගම්පහ	1,103	10,706,850.40	1,045	8,281,792.00
හම්බන්තොට	274	3,080,000.00	77	600,600.00
නුවරඑළිය	271	500,000.00	50	500,000.00
මාතලේ	226	1,870,075.00	169	1,650,000.00
මහනුවර	37	234,400.00	ගෙවීම් කටයුතු සිදු කරමින් පවතී.	
කෑගල්ල	10	175,000.00	7	70,000.00
යාපනය	411	4,110,000.00	411	4,110,000.00
එකතුව	43,464	347,537,189.40	31,412	268,621,089

2016 වර්ෂයේ මැයි මස ගං වතුර හා නාය යැම් හේතුවෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 60,212 ක් වන අතර ඒ සඳහා රු. 10,000.00 ක අත්තිකාරම් මුදල් 2016 වර්ෂයේදී ලබා දෙන ලදී. එම නිවාස 60,212 න් හානි තක්සේරු වටිනාකම රු. 10,000.00 ට වැඩි නිවාස 24,895 ක්, ගෘහ උපකරණ හානි 39,245 ක්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාන හානි 450 ක් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උපකරණ හානි 5,367 ක් සඳහා 2017 වර්ෂයේ දී පහත සඳහන් පරිදි ගෙවීම් කිරීමට කටයුතු කර ඇත.

අනු අංකය	දිස්ත්‍රික්කය	රක්ෂණ වන්දි ලබා දී ඇති ආකාරය									
		නිවාස හානි		ගෘහ උපකරණ හානි		සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන හානි		සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උපකරණ හානි		ගෙවීම් කර ඇති මුදල අයදුම්පත් සංඛ්‍යාව	ගෙවීම් කර ඇති මුළු වන්දි මුදල (රු.)
		අයදුම්පත් සංඛ්‍යාව	ගෙවූ මුදල (රු.)	අයදුම්පත් සංඛ්‍යාව	ගෙවූ මුදල (රු.)	අයදුම්පත් සංඛ්‍යාව	ගෙවූ මුදල (රු.)	අයදුම්පත් සංඛ්‍යාව	ගෙවූ මුදල (රු.)		
1	කළුතර	457	23,010,235.01	8	143,500.00	8	886,000.00	1	50,000.00	474	24,089,735.01
2	ගම්පහ	225	5,732,025.00	5,909	84,300,655.00	192	10,205,500.00	1,559	78,083,420.00	7,885	178,321,600.00
3	කොළඹ	20,295	1,652,533,105.00	31,596	510,336,249.00	151	1,899,565.00	2,915	91,833,607.00	54,957	2,256,602,526.00
4	කුරුණෑගල	122	7,078,044.25	110	927,500.00	3	490,310.00	0	0.00	235	8,495,854.25
5	පුත්තලම	354	35,876,960.00	1	7,500.00	4	650,000.00	29	970,000.00	388	37,504,460.00
6	රත්නපුර	367	13,667,930.50	6	51,000.00	0	0.00	0	0.00	373	13,718,930.50
7	කෑගල්ල	1,550	77,343,843.28	1,611	26,148,424.00	92	5,395,613.15	862	37,977,300.00	4,115	146,865,180.43
8	මුලතිව්	168	4,583,100.00	0	0.00	0	0.00	0	0.00	168	4,583,100.00
9	යාපනය	157	11,129,344.50	0	0.00	0	0.00	0	0.00	157	11,129,344.50
10	කිලිනොච්චි	89	5,431,600.00	0	0.00	0	0.00	0	0.00	89	5,431,600.00
11	මාතලේ	82	2,081,556.75	0	0.00	0	0.00	0	0.00	82	2,081,556.75
12	ගාල්ල	236	8,317,454.00	0	0.00	0	0.00	1	24,000.00	237	8,341,454.00
13	මොණරාගල	41	1,230,775.00	0	0.00	0	0.00	0	0.00	41	1,230,775.00
14	පොළොන්නරුව	84	3,706,380.00	0	0.00	0	0.00	0	0.00	84	3,706,380.00
15	මහනුවර	478	53,600,906.00	4	57,550.00	0	0.00	0	0.00	482	53,658,456.00
16	නුවරඑළිය	36	2,586,580.00	0	0.00	0	0.00	0	0.00	36	2,586,580.00
17	මාතර	57	3,796,254.70	0	0.00	0	0.00	0	0.00	57	3,796,254.70
18	මන්නාරම	6	341,200.00	0	0.00	0	0.00	0	0.00	6	341,200.00
19	අනුරාධපුර	91	7,899,948.00	0	0.00	0	0.00	0	0.00	91	7,899,948.00
	එකතුව	24,895	1,919,947,241.99	39,245	621,972,378.00	450	19,526,988.15	5,367	208,938,327.00	69,957	2,770,384,935.14

7.3 ආපදා අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ආපදා ප්‍රථමාස්ථ නිවාස ඉදිකිරීම

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 2017.05.31 දින වන විට හඳුනාගෙන ඇති නායයෑම් අධි අවදානම් කලාපවල පදිංචි පවුල් 15,025ක් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කරවීම සඳහා අමප/17/1216/715/017 දරණ හා 2017.06.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබාගන්නා ලදී.

ඒ අනුව නායයෑම් හේතුවෙන් සිදුවන ජීවිත හානි අවම කරගැනීම සඳහා අධි අවදානම් කලාපවල සිටින පිරිස විකල්ප ස්ථානවල පදිංචි කිරීම පහත සඳහන් විකල්ප අවස්ථා 03 යටතේ දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය මත සිදු කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලබයි.

- ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1.6ක් ලබාදීම.
- ඉඩමක් මිලදී ගෙන නිවස ඉදිකිරීම සඳහා ඉඩම සඳහා රුපියල් මිලියන 0.4ක් හා නිවස ඉදිකිරීමට රුපියල් මිලියන 1.2ක් ලබාදීම.
- රජයේ ඉඩමක නිවස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.2ක් ලබාදීම.

2017.05.31.දිනට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හඳුනාගත් නාය යෑම් අධි අවදානම් කලාපවල නිවාස සංඛ්‍යාව පහත දැක්වේ.

දිස්ත්‍රික්කය	අධි අවදානම් නිවාස සංඛ්‍යාව
බදුල්ල	6,418
නුවරඑළිය	3,496
මහනුවර	1,292
මාතලේ	210
කෑගල්ල	824
කළුතර	929
මාතර	591
රත්නපුර	757
හම්බන්තොට	343
ගාල්ල	165
එකතුව	15,025

ආපදා අධි අවදානම් කලාපවල සිටින ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා පහත වගුවේ පරිදි මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් වෙත ලබාදී ඇත. මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම, මැනීම් කටයුතු සිදු කිරීම, ඉඩම් කට්ටි කිරීම හා ප්‍රතිලාභීන්ට බෙදා දීමේ කටයුතු සිදුකරමින් පවතී.

ගං වතුර, නාය යැම් හා නායයැමේ අධි අවදානම හේතුවෙන් තම පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් කරන පුද්ගලයින් නැවත පදිංචි කිරීම

දිස්ත්‍රික්කය	නැවත පදිංචි කළ යුතු ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික් ලේකම් විසින් නැවත පදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පවුල් සංඛාව				2017 වර්ෂයේදී නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	විතල්ප අවස්ථා යටතේ නැවත පදිංචි කිරීම සඳහා යෝජිත පවුල් සංඛාව						නිවාස ඉදිකිරීම් ආරම්භ කර ඇති පවුල් සංඛාව					නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇති පවුල් සඳහා වාරික ලබා දීමේ ප්‍රගතිය				මූල්‍ය ප්‍රගතිය (රු.)
	ගං වතුර	නාය යැම්	නාය යැම් අධි අවදානම්	එකතුව		ප්‍රතිලාභී සතු ඉඩමක රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත නිවාස ඉදිකිරීම	රජය ලබා දෙන ලක්ෂ 4 ක මුදලින් ප්‍රතිලාභී වීසින් මිලදී ගන්නා ලද ඉඩමක රජයේ මූල්‍ය ධාර මත නිවාස ඉදිකිරීම	රජයේ ඉඩමක රජයේ මූල්‍ය ධාරවලින් නිවාස ඉදිකිරීම	නිවාස සහිත ඉඩමක් මිලදී ගැනීම	නිවාස ඉදිකර (වෙනත් ආයතන මගින්)	වෙනත් ස්ථානයක පදිංචි වීමට අකමැති/විකල්ප අවස්ථාවට කැමැත්ත ප්‍රකාශ කර නොමැති	ප්‍රතිලාභී සතු නිවාසක රජයේ මූල්‍ය ධාර මත නිවාස ඉදිකිරීම	රජය ලබා දෙන ලක්ෂ 4ක මුදලින් ප්‍රතිලාභී වීසින් මිලදී ගන්නා ලද ඉඩමක රජයේ මූල්‍ය ධාර මත නිවාස ඉදිකිරීම	රජයේ ඉඩමක රජයේ මූල්‍ය ධාරවලින් නිවාස ඉදිකිරීම	නිවාස සහිත ඉඩමක් මිලදී ගැනීම	නිවාස ඉදිකර දීම (වෙනත් ආයතන මගින්)	පළමු වාරිකය	දෙවන වාරිකය	තුන්වන වාරිකය	හතරවන වාරිකය	
හම්බන්තොට	1	4	90	95	124,000,000.00	-	63	21	-	-	11	-	60	21	-	-	78	67	38	5	76,000,000.00
ගාල්ල	209	73	112	394	119,200,000.00	67	70	142	4	-	111	43	29	142	2	-	214	-	-	-	57,900,000.00
මාතර	513	134	459	1,106	180,800,000.00	375	134	436	25	22	114	29	21	12	13	22	49	4	1	-	40,460,000.00
රත්නපුර	205	232	1,278	1,715	258,400,000.00	74	352	858	91	26	314	19	73	116	7	26	119	-	-	-	74,475,000.00
කෑගල්ල	-	9	76	85	117,600,000.00	2	47	15	10	-	11	2	23	9	3	-	19	17	2	-	27,400,000.00
කළුතර	301	137	776	1,214	532,650,000.00	162	300	467	90	-	195	78	104	230	22	-	403	81	23	6	188,932,525.00
මහනුවර	-	-	264	264	30,600,000.00	-	-	177	-	-	-	-	-	-	-	-	0	-	-	-	-
එකතුව	1,229	589	3,055	3,055	1,363,250,000.00	680	966	2,116	220	48	756	171	310	530	47	48	882	169	64	11	465,167,525.00

7.4 2017 වර්ෂයේ නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්

2017 වර්ෂයේ දිවයිනට බලපෑ නියං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24 ක පුද්ගලයන් 3,944,176 ක් විපතට පත් වූ අතර ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් පීඩාවට පත් වූවන්ට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරන ලදී. පානීය ජලය ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබා දීම, ජලය ප්‍රවාහනය සඳහා ට්‍රැක්ටර් බවුසර් හා ලොරි බවුසර් ලබා දීම, වියළි සලාක ලබා දීම, වගා හානි සඳහා ගෙවීම් කිරීම, සහල් බෙදා දීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර ඒ සඳහා රුපියල් මිලියන 5,515.04 ක් වැය කර ඇත.

පානීය ජල අවශ්‍යතා සැපයීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබා දීම

2017 වර්ෂය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ජල වැංකි 6,160 ක් ද ජලය ප්‍රවාහනය හා ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන ට්‍රැක්ටර් බවුසර් 121 ක් ද ලොරි බවුසර් 36 ක් වශයෙන් ජල බවුසර් 157 ක් ද ලබා දී ඇත. නියං ආධාර ලෙස කොරියාව හා ඉන්දියාව රටවලින් ලැබුණු ලොරි බවුසර් 16 ක් ද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් මිලදී ගත් ලොරි බවුසර් 20 ක් හා ට්‍රැක්ටර් බවුසර් 125 ක් ද ඒ අතර වේ.

2017 වර්ෂයේ නියඟය බලපෑවත් වූ දිස්ත්‍රික්ක 23 ක් සඳහා රු.මි. 115.7 ක් ලබාදී ඇත. මෙම මුදල් භාවිතා කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් ප්‍රාදේශීය සහා හා ජාතික ජලපවාහන මණ්ඩලය සම්බන්ධ කරගනිමින් පීඩාවට පත් ජනතාව වෙත පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදී.

අනු අංකය	දිස්ත්‍රික්කය	පානීය ජලය සඳහා ලබා දුන් ප්‍රතිපාදන ප්‍රමාණය(රු.)	ජල වැංකි ප්‍රමාණය	ලබා දුන් ට්‍රැක්ටර් බවුසර් ප්‍රමාණය	ලබා දුන් ලොරි බවුසර් ප්‍රමාණය
1	අම්පාර	3,315,689.33		06	01
2	අනුරාධපුරය	5,996,677.22	685	09	02
3	කළුතර	200,000.00	170		
4	කොළඹ	100,000.00	10		
5	කුරුණෑගල	26,660,589.12	1200	23	03
6	කිලිනොච්චි	3,000,000.00	190	03	02
7	බදුල්ල	628,572.60	100	02	01
8	ගම්පහ	16,286,924.35	1470	18	05
9	මාතර	56,000.00			
10	මහනුවර	506,853.20	90	02	
11	මාතලේ	2,632,350.00	170	02	01
12	මොනරාගල	3,249,464.20	150	03	01
13	මඩකලපුව	3,704,108.00		05	01
14	මුලතිව්	3,571,000.00	165	03	01
15	මන්නාරම	5,000,000.00	110	02	01
16	හම්බන්තොට	1,000,000.00	50	02	01
17	පොළොන්නරුව	10,801,106.58		04	04
18	පුත්තලම	11,078,452.09	830	10	04
19	නුවර එළිය			02	
20	රත්නපුර	1,394,500.00	140	07	01
21	වවුනියා	1,746,394.00	240	04	01
22	යාපනය	10,669,677.80	50	07	03
23	ත්‍රිකුණාමලය	2,290,580.00	140	05	02
24	කෑගල්ල	142,327.60	150	02	01
25	ගාල්ල		50		
26	ප්‍රධාන කාර්යාලය	1,632,716.17	02		
එකතුව		115,663,982.26	6,160	121	36



7.4.1 නියඟය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් එල්ලවූ පවුල් වෙත වියළි සලාක ලබා දීම

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික කම්කරු පවුල් වල ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව නිකුත් කරන ලද චක්‍රලේඛ අංක **NDRSC/2017/01** හා **2017.08.02** ට අනුව සාමාජිකයින් තිදෙනෙකුට අඩු පවුලක් සඳහා සති දෙකකට රු. **2,000/=** ක් බැගින් මසකට රු. **4,000/=** ක වියළි සලාකයක් හා සාමාජිකයින් තිදෙනෙකු හෝ ඊට වැඩි පවුලක් සඳහා සති දෙකකට වරක් රු. **2,500/=** ක් බැගින් මසකට රු. **5,000/=** ක් දීමනාවක් ලබා දීම සිදු කරන ලදී.

මෙම වියළි සලාක සහනාධාරය අගෝස්තු මස සිට ලබා දුන් අතර වාරික 04 ප්‍රතිලාභීන්ට ලබා දෙන ලදී. ඒ සඳහා මසකට වැයවන මුදල රුපියල් මිලියන 3.4 කි. මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 6,500 ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර දිස්ත්‍රික්ක 19 ක් සඳහා 2017.12.31 දින වන විට වාරික 04 ක් ලබා දීම සඳහා රුපියල් මිලියන 6,116.16 ක ප්‍රතිපාදන ලබා දී ඇත. 2017.12.31 දිනට රු. මිලියන 5,025.9 ක වියදමක් මේ වන විට වාරිකා වී ඇත.

#	දිස්ත්‍රික්කය	පළමු, දෙවන, තෙවන හා සිව් වන වාරික සඳහා ලබා දී ඇති මුළු මුදල රු.	පළමු වාරිකයෙහි ප්‍රගතිය		දෙවන වාරිකයෙහි ප්‍රගතිය		තෙවන වාරිකයෙහි ප්‍රගතිය		සිව් වන වාරිකයෙහි ප්‍රගතිය		මුළු වියදම රු.
			ලබාදුන් පවුල් සංඛ්‍යාව	මූල්‍ය ප්‍රගතිය රු.	ලබාදුන් පවුල් සංඛ්‍යාව	මූල්‍ය ප්‍රගතිය රු.	ලබාදුන් පවුල් සංඛ්‍යාව	මූල්‍ය ප්‍රගතිය රු.	ලබාදුන් පවුල් සංඛ්‍යාව	මූල්‍ය ප්‍රගතිය රු.	
1	පුත්තලම	358,132,548.17	46,494	111,498,802.71	45,608	103,863,845.46	38,169	82,502,743.90	38,192	59,208,684.08	357,074,076.15
2	කිලිනොච්චිය	215,863,000.00	22,956	53,149,500.00	23,164	53,734,500.00	24,110	55,907,145.00	-	-	162,791,145.00
3	යාපනය	176,956,000.00	18,906	44,239,000.00	18,906	44,239,000.00	18,906	44,239,000.00	18,906	44,239,000.00	176,956,000.00
4	අනුරාධපුරය	1,205,663,500.00	141,328	324,346,500.00	140,568	322,194,000.00	140,430	306,927,000.00	-	-	953,467,500.00
5	මොණරාගල	571,236,000.00	87,447	205,197,500.00	87,718	205,968,500.00	64,425	148,651,755.88	-	-	559,817,755.88
6	පොළොන්නරුව	146,383,300.00	12,712	30,171,000.00	11,664	27,809,500.00	11,795	28,113,000.00	10,526	25,064,000.00	111,157,500.00
7	කුරුම	1,557,484,896.86	171,782	389,036,428.00	162,027	376,926,550.00	152,490	337,874,750.00	30,064	25,958,500.00	1,129,796,228.00
8	මුලතිව්	255,855,000.00	27,157	62,625,597.80	27,108	62,572,942.20	27,464	63,349,256.02	29,766	65,425,893.37	253,973,689.39
9	මන්නාරම	222,306,000.00	24,873	58,542,000.00	24,923	58,228,500.00	28,582	66,885,500.00	28,582	37,772,500.00	221,428,500.00
10	වවුනියාව	232,265,000.00	24,793	58,186,760.00	24,869	58,184,898.00	42,848	58,390,000.00	24,647	43,260,000.00	218,021,658.00
11	ත්‍රිකුණාමලය	395,910,000.00	40,671	94,448,000.00	41,080	95,417,500.00	41,484	96,316,000.00	41,443	-	286,181,500.00
12	මාතලේ	182,244,500.00	23,051	54,078,500.00	22,763	49,739,500.00	17,207	2,326,000.00	211	326,000.00	106,470,000.00
13	අම්පාර	158,096,000.00	26,817	63,726,500.00	18,841	44,522,500.00	-	-	-	-	108,249,000.00
14	ගම්පහ	21,000.00	9	21,000.00	-	-	-	-	-	-	21,000.00
15	මහනුවර	601,500.00	134	313,500.00	101	238,000.00	20	50,000.00	-	-	601,500.00
16	මඩකලපුව	142,720,000.00	15,404	35,680,000.00	15,518	35,678,845.30	15,518	35,678,845.30	15,518	35,678,845.30	142,716,535.90
17	බදුල්ල	10,003,500.00	2,955	6,979,000.00	891	2,114,500	387	910,000.00	-	-	10,003,500.00
18	රත්නපුර	226,006,500.00	23,903	56,879,000.00	23,903	56,690,000.00	23,903	56,508,500.00	23,903	2,288,131.00	172,365,631.00
19	හම්බන්තොට	58,416,378.00	23,906	54,866,000.00	-	-	-	-	-	-	54,866,000.00
	එකතුව	6,116,164,623.03	735,298	1,703,984,588.51	689,652	1,598,123,080.96	647,738	1,384,629,496.10	261,758	339,221,553.75	5,025,958,719.32

7.4.2. වගා සහනාධාර ලබා දීම

මහ කන්නයේ වගාවන් පාළු වීම හෝ වගාවන් සඳහා ප්‍රමාණවත් ලෙස ජලය නොලැබීම හේතුවෙන් වගා කටයුතු සිදු කිරීමට නොහැකි වූ පවුල් වල ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ආපදාවට පත් වූ පවුල්වල සාමාජිකයින් සඳහා මෙම සහනාධාරය ලබා දුන් අතර 2016/17 මහ කන්නයේ නියඟය නිසා විපතට පත් වූ ගොවි පවුල් සඳහා සහන සැලසීම යන මැයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය එක්ව ඉදිරිපත් කරන ලද 17/0736/728/010 හා 2017.04.03 දිනැති ඒකාබද්ධ අමත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2017.04.04 දින ලබා දෙන ලද අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රු.10,000.00 ක සහනාධාරයක් ලබා දීම සිදු කරන ලදී.

ඒ අනුව වගා සහනාධාර ලෙස රු. 10,000/=ක් බැගින් දිස්ත්‍රික්ක 24 ක ගොවි පවුල් 523,336 ක් සඳහා රු. 5,233,360,000.00 ක මුදලක් කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ලබා දී ඇත.

7.4.3 වැඩ සඳහා ආහාර වැඩසටහන

වගා සහනාධාර නොලබන කෘෂි කර්මාන්තයේ (ගොවිතැන, සත්ත්ව පාලනය, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය) නියැලී ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගාවන් පාළු වීම හෝ වගාවන් සඳහා ප්‍රමාණවත් ලෙස ජලය නොලැබීම හේතුවෙන් වගා කටයුතු සිදු කිරීමට නොහැකි වූ, පවුල් වල ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ආපදාවට පත් වූ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් “වැඩ සඳහා ආහාර ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ ඇති වියළි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශවල වැඩි වශයෙන් ශ්‍රමය භාවිතා කරමින් ක්‍රියාත්මක කල හැකි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර එම පිරිස් වෙත එක් පවුලක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 50 ක ප්‍රමාණයක් ලබා දෙන ලදී.

ඒ අනුව පකිස්ථානු රජයෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 10,000, ඉන්දියානු රජයෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 100 ක ප්‍රමාණය හා චීන රජයෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 2,752 මොණරාගල, අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල, මන්නාරම, වවුනියා, යාපනය, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන්හි පවුල් 267,506 ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 50 බැගින් මෙට්‍රික් ටොන් 11,966.75 ක් ලබාදී ඇත.

දිස්ත්‍රික්කය	සහල් මෙට්‍රික් ටොන් ප්‍රමාණය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
මොණරාගල	3,440	78,097
අනුරාධපුර	3,132	52,657
පුත්තලම	2,301	34,024
කුරුණෑගල	1,762.25	35,264
මන්නාරම	500	තවම බෙදා දී නොමැත
වවුනියා	250	34,549
යාපනය	250	18,069
මුලතිව්	200	14,846
කිලිනොච්චි	131.5	තවම බෙදා දී නොමැත.
එකතුව	11,966.75	267,506



7.5 සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් ආපදාවට පත්වූ පුද්ගලයන් සඳහා සහන සැලසීම

සීමාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ 2016.06.05 දින ප.ව. 5.45 ට පමණ ඇතිවූ පිපිරීමෙන් සිවිල් ජීවිත වලට හානි සිදු නොවුවද ඒ අවට ප්‍රදේශයේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, වංචල හා නිශ්චල දේපල ඇතුළු වෙනත් සම්පත් හානියට පත් විය. සීමාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු වලට අනුව පූර්ණ නිවාස හානි හා ව්‍යාපාරික ස්ථාන හානි 161 ක් වාර්තා වූ අතර අර්ධ නිවාස හානි 345කි. තවද සුළු නිවාස හානි 1,322ක් ද වාර්තා විය. වන්දි ලබාදීම සඳහා දේපල තක්සේරු කිරීම වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සහයෝගය ලබාදුන් අතර අනෙකුත් සහන සැලසීමේ කටයුතු සියල්ල ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සීමාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව වැනි රජයේ ආයතනවල සහයෝගය ලබාගෙන සිදු කරන ලදී.

ඒ අනුව භාණ්ඩාගාරයෙන් ලැබුණු රුපියල් මිලියන 1,287.07ක ප්‍රතිපාදන යොදාගෙන 2016 වර්ෂය තුළ කඩිනම් සහන සැපයීම, අවමංගලාධාර, තක්සේරු කරන ලද නිවාස හා ව්‍යාපාරික ස්ථාන හානි 1,949 ක් සඳහා වන්දි ලබාදීම, හානිවූ ගෘහ උපකරණ/භාණ්ඩ 684ක් සඳහා වන්දි ලබාදීම, ස්වයං රැකියාලාභීන් 238 දෙනෙකු සඳහා රු.10,000 බැගින් දීමනාවක් ලබාදීම, කෘෂිකර්ම හා සත්ව හානි සඳහා ගොවීන් 147 දෙනෙකුට වන්දි මුදල් ලබාදීමටත් කටයුතු කර ඇත. තවද මේ වන විට වන්දි මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් අභියාචනා ඉදිරිපත් වෙමින් පවතින අතර ඒ සඳහාද තක්සේරු වටිනාකම් අනුව ප්‍රතිපාදන නිකුත් කර ඇත.

2017 වර්ෂය තුළදීද තවදුරටත් සහන සැලසීම සඳහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන්කවා ගත් අතර දෙන ලද අතර එම ප්‍රතිපාදන යොදා ගනිමින් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ ප්‍රගතිය පහත වගුවෙන් දැක්වේ. ඒ අනුව මෙම ආපදා සිදුවීමට අදාලව සහන සැලසීමේ කටයුතු සඳහා රජය මගින් රු.මිලියන 1,289 ක් 2017.12.31 දින වන විට දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇත.

අනු අංකය	කාරණය	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබාදුන් ප්‍රතිපාදන(රු.)	2017.12.31. දිනට වියදම(රු.)	ප්‍රතිලාභීන් ගණන
01	පූර්ණ ලෙස හා වාසස්ථානයට නුසුදුසු ලෙස හානි වූ නිවාස සඳහා (රු. 5,000 ක දීමනාව වාරික 05 ක් ගෙවීම සිදු කරන ලදී.)	72,200,000.00	59,950,000.00	ජුනි - 748 ජූලි - 174 අගෝස්තු - 152 සැප්තැම්බර් - 64 ඔක්තෝම්බර් -
02	නිවාස හානි වන්දි ලබා දීම සඳහා	759,094,431.66	759,094,431.66	ප්‍රතිලාභීන් 1,949
03	වංචල දේපල හානි සඳහා වන්දි ලබා දීම(උපකරණ හානි)	320,601,174.00	319,366,269.00	ප්‍රතිලාභීන් 684
04	යුධ හමුදාව වෙත නිවාස ප්‍රති-සංස්කරණ කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දීම සඳහා	48,035,510.00	47,584,753.89	නිවාස 1,031
05	තාවකාලික වෙළඳ කුටි ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා (මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි.)	25,183,125.00	11,456,200.00	තාවකාලික වෙළඳුන් 35
06	ස්වයං රැකියාලාභීන්ට රු.10,000 ලබා දීම සඳහා	3,150,000.00	2,380,000.00	ස්වයං රැකියාලාභීන් 238
07	කෘෂිකර්ම හානි	17,465,063.50	14,755,046.00	ප්‍රතිලාභීන් 147
08	සත්ව හානි			
09	පොදු ආයතන සඳහා	3,993,000.00	-	පොදු ආයතන 17
එකතුව		1,249,722,304.16	1,214,586,701.65	

7.6 මිනොටමුල්ල සහ අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නායයෑමෙන් සිදු වූ ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිනොටමුල්ල දහම්පුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි කසල කන්දෙහි දකුණු ප්‍රදේශය 2017.04.14 දින සවස 3.00ට පමණ නාය යෑමට ලක්විණි. එම හදිසි ආපදා තත්වයෙන් පුද්ගලයන් 33 දෙනෙකු මරණයට පත්වූ අතර, නිවාස හානි 111ක් වාර්තා විය. අවදානම් කලාපයෙන් ඉවත් කරන ලද නිවාස ගණන 163 කි. ආපදාවෙන් පීඩාවට පත්වූ ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර පිසූ ආහාර හා අවශ්‍ය සහන ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන ලදී. එලෙසම මිනොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ගොඩනැගිලි 02ක් සුභසාධක මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කළ අතර, එක් ශාලාවක පවුල් 25ක් ද තවත් ශාලාවක පවුල් 10ක් රඳවා තැබිය හැකි වන සේ එහි ඉදිකිරීම් සිදු කර ඇත.

මෙම ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම අමප/17/0849/715/012, අමප/17/0849/715/012-I, අමප/17/0849/715/012-II, අමප/17/2699/715/012-III, අමප/12/2702/715/012-IV දරණ අමාත්‍ය මණ්ඩල අනුමැතීන් අනුව සිදුකරන ලදී. හානියට පත්වූ නිවාස හා අවදානම් කලාපයෙන් ඉවත් කරන ලද නිවාස හිමි නිවාසලාභීන් 98 දෙනෙකු සඳහා පළමු හා දෙවන අදියරේ දී ද නිවාසලාභීන් 72 දෙනෙකු සඳහා තෙවන අදියරේ දී ද මේ වන විට ඉදිකරන ලද නිවාස 170 ක් ලබාදීමට කටයුතු කර ඇති අතර තක්සේරු කරන ලද වටිනාකම් අනුව නිවාස සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන ද නිකුත් කර ඇත.

මෙම නායයෑමේ ආපදාවෙන් මරණයට පත්වූ පුද්ගලයන් 31 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ භාරකරුවන් වෙත රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ද නිකුත් කරන ලදී. ඒ අනුව රජය මගින් රු.මි.812,961,000.00 ක් මෙම ආපදාව හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට වැය කර ඇත.

ඒ අනුව මෙම ආපදා සිදුවීමෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේ තොරතුරු පහත වගුවෙන් දැක්වේ.

අනු අංකය	කාරණය	ලබාදුන් ප්‍රතිපාදන(රු.)	2017.12.31 දිනට වියදම(රු.)	ප්‍රතිලාභීන් ගණන
1	අවමංගලය හා වෙනත් වියදම්	2,000,000.00	590,500.00	31 දෙනෙකුගේ අවමංගලය කටයුතු සිදු කරන ලදී.
2	කඩිනම් සහනාධාර(ජාතික රක්ෂණ භාර අරමුදලෙන් ලබාදෙන ලද ප්‍රතිපාදන)	3,000,000.00		
3	ජීවිත හානි වන්දි	3,300,000.00	3,100,000.00	මියගිය පුද්ගලයන් 31 දෙනෙකුගේ භාරකරුවන් වෙත ලබා දී ඇත.
4	හානියට පත් නිවාස සඳහා නව නිවාස ලබා දීම	392,000,000.00	392,000,000.00	පළමු හා දෙවන අදියරේ දී ප්‍රතිලාභීන් 98 ක් සඳහා හා තෙවන අදියරේ දී ප්‍රතිලාභීන් 72 ක් සඳහා
5	හානි වූ හා අවදානම් හේතුවෙන් ඉවත් කරන ලද නිවාස සඳහා වන්දි ලබා දීමට	317,000,000.00	219,777,950.00	
6	ගෘහ භාණ්ඩ ලබා දීම (එක් නිවසකට රු. 250,000 ක් බැගින්)	21,250,000.00	26,500,000.00	ප්‍රතිලාභීන් 106 ක් සඳහා
7	ගෘහ භාණ්ඩ ප්‍රවාහනය (රු.10,000 බැගින්)	1,460,000.00	1,580,000.00	ප්‍රතිලාභීන් 158 ක් සඳහා
8	නිවාස කුලිය ගෙවීමට (රු.200,000) බැගින්)	32,850,000.00	27,800,000.00	ප්‍රතිලාභීන් 139 ක් සඳහා
9	කුලී නිවැසියන් සඳහා නිවාස කුලිය ගෙවීමට (රු.50,000 බැගින්)		1,350,000.00	ප්‍රතිලාභීන් 27 ක් සඳහා
10	කුලී නිවැසියන් සඳහා නිවාස කුලිය ගෙවීමට (රු.100,000 බැගින් ඔක්තෝබර්, නොවැම්බර් මාස සඳහා)	7,200,000.00	2017.12.26 දින ප්‍රතිපාදන නිකුත් කර ඇත.	
11	ගෘහ භාණ්ඩ ලබා දීම, ගෘහ භාණ්ඩ ප්‍රවාහනය හා නිවාස කුලී සඳහා	3,400,000.00		
12	තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට	5,800,000.00		
13	පාසැල් නිල ඇඳුම් හා සපත්තු	201,000.00		පාසැල් ළමුන් 67 ක් සඳහා
	එකතුව	787,461,000.00	671,483,450	



7.7 කෑගල්ල දිස්ත්‍රික්කයේ 2016 මැයි මස සිදුවූ නායයෑම් හා නායයෑම් අවදානම සහ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම

කෑගල්ල දිස්ත්‍රික්කයේ 2016 මැයි මස 16 දින අරණායක රාමසර කන්ද පුද්ගලයන් 31 කට මරු කැඳවමින් පුද්ගලයන් 99 ක් අතුරුදහන් කරමින් නායයෑමට ලක්වූ අතර එම දිනවල කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක නායයෑම් හා ගං වතුර ආපදාවන් වාර්තා වූණු අතර එමඟින් පවුල් 5,804 ක පුද්ගලයන් 21,234ක් විපතට පත් විය. (2016 මැයි මස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ආපදා සිද්ධි වාර්තාවනට අනුව)

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කරගනිමින් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට කටයුතු සිදු කරන ලදී. 2017.12.31 දින වන විට තාවකාලික සුභ සාධන මධ්‍යස්ථාන ලෙස කුඩාරම් 61 ක් පවත්වාගෙන යන ලදී. එම පිරිස සඳහා පිසු ආහාර හා වියළි සලාක ලබාදීම සඳහා 2017 වර්ෂයේදී රුපියල් මිලියන 3.15 ක් ලබාදෙන ලදී.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 2016 හා 2017 වර්ෂවලදී කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදු කරනු ලැබූ නායයෑම් අවදානම් සමීක්ෂණවලට අනුව අධි අවදානම් කලාපවල පිහිටා තිබූ හා පූර්ණ ලෙස හානියට පත් නිවාස 1,956 ක් පමණ හඳුනාගත් අතර එම නිවාසවල පදිංචිකරුවන් නැවත පදිංචි කරවීම සඳහා නිර්දේශ කරනු ලැබීය.



ඒ අනුව පවුල් 1,956ක් සඳහා නිවාස ඉදිකිරීම හා නැවත පදිංචි කරවීම සිදුවන ආකාරය පහත වගුවෙහි සාරාංශ කර ඇත.

අංකය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	නැවත පදිංචි කළ යුතු මුළු පවුල් සංඛ්‍යාව	නිවාස සකස් කළ යුතු (රජයේ හා පෞද්ගලික ඉඩම්)	රජයේ ඉඩම්වල පදිංචිය සිදුවන						පෞද්ගලික ඉඩම්වල පදිංචිය සිදුවන					
				ඉඩම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව	සම්පූර්ණ නිවස ඉදිකර පදිංචි වූ පවුල් සංඛ්‍යාව	නිවසෙහි වහල මට්ටම දක්වා සියළු ඉදිකිරීම් කළ සංඛ්‍යාව	එක් කාමරයක් හා වැසිකිළිය නිම කළ සංඛ්‍යාව	අත්තිවාරම් මට්ටම දක්වා නිම කළ සංඛ්‍යාව	වැඩ අරඹා නැති පවුල් සංඛ්‍යාව	සම්පූර්ණ නිවස ඉදිකර පදිංචි වූ පවුල් සංඛ්‍යාව	නිවසෙහි වහල මට්ටම දක්වා සියළු ඉදිකිරීම් කළ සංඛ්‍යාව	එක් කාමරයක් හා වැසිකිළිය නිම කළ සංඛ්‍යාව	අත්තිවාරම් මට්ටම දක්වා නිම කළ සංඛ්‍යාව	වැඩ අරඹා නැති පවුල් සංඛ්‍යාව	
1	අරණායක	586	521	381	295	32	57	27	4	80	21	13	19	10	
2	දෙනිම්ච්ච	180	136	97	39	33	21	2	2	15	17	3	3	1	
3	බුලත්කොහුපිටිය	455	317	162	116	30	-	4	12	74	33	1	25	22	
4	දැරණියගල	64	43	41	40	0	1	-	-	2	-	-	-	-	
5	කෑගල්ල	226	160	94	49	34	11	0	-	25	30	10	1	-	
6	මාවනැල්ල	108	91	48	28	20	-	-	-	30	10	-	2	1	
7	යටියන්තොට	145	116	105	47	38	3	17	0	5	4	-	2	0	
8	රුවන්වැල්ල	78	44	37	3	11	20	3	-	4	2	-	-	1	
9	ගලිගමුව	106	91	74	70	4	0	-	-	13	1	1	-	2	
10	රඹුක්කන	33	29	21	21	-	-	-	-	8	-	-	-	-	
11	වරකාපොල	58	51	39	8	29	-	1	1	1	11	0	-	-	
	එකතුව	2039	1599	1099	716	231	113	54	19	257	129	28	52	37	

ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව ගම්මානය ඉදිකිරීම

2016 මැයි මස දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට පත්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදෙන ලද අතර, චීන සමූහාණ්ඩුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් ලැබුණු අතර එම මුදල යොදාගනිමින් කැගලේ දිස්ත්‍රික්කයේ නිවාස 60 ක් ඉදිකර අවසන් අතර මෙම නිවාස 2018 වර්ෂයේ ජනවාරි මස තුළ එම නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇත.



7.8 දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන සහනාධාර කළමනාකරණය කිරීම

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් විදේශාධාර නිශ්කාශනය කරන ආයතනය වේ. 2017 වර්ෂයේ සිදුවූ ආපදා තත්වයන්හි දී විදේශ අමාත්‍යාංශය හා සම්බන්ධීකරණය වීමෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් විදේශ රටවල හා ආයතනවල සහය ලබා ගැනීම සිදුවිය.

ජපානය, කොරියාව, චීනය, පාකිස්ථානය, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා රුසියාව ආපදා සහන ද්‍රව්‍ය ආධාර ලබා දුන් රටවල් අතර කැපී පෙනෙනු අතර ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ද ආධාර ලබා දීමට ඉදිරිපත් විය. ඒ අතර ලෝක ආහාර සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ජාත්‍යන්තර රතු කුරුස සමාජය වැනි සංවිධාන විය.


ආධාර ලබා දුන් විදේශීය දූත මණ්ඩල අතර ඩුබායිහි කන්සියුලර් ජනරාල් කාර්යාලය, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කැපී පෙනුණි. තව ද චීනයේ ශුංහයි ඉන්ටෙලිජන්ට් ආයතනය, ඉන්දියාවේ කර්ෂොක් බ්‍රිද්ස් ආයතනය, ජපානයේ සකුරා පදනම, ශ්‍රී ලංකා හා ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදය ආධාර ලබාදුණි.

නියම ආපදා තත්වය	<ul style="list-style-type: none"> ඉන්දුනීසියාව විසින් සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් ප්‍රදානය කිරීම පාකිස්ථානය විසින් සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ප්‍රදානය කිරීම කොරියානු රජය විසින් ලොරි බවුසර් 08 ක් ප්‍රදානය කෙරිණි. ඉන්දියානු රජය විසින් ලොරි බවුසර් 08 ක් ලබා දුණි. චීනය විසින් සහල් මෙට්‍රික් ටොන් 2,752 ක් ලබා දුණි. චීනය විසින් ලොරි බවුසර් 90 ක් ලබා දීමට ද කැමැත්ත පළ කර ඇත. 																																	
2017 අප්‍රේල් මස ඇති වූ මිනොටමුල්ල අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානය නාය යෑම	<p>ජපානය විසින් හදිසි ආපදා සහනාධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීම සිදුවිය. වටිනාකම රු.මි. 11 වඩා වැඩිවේ.</p> <table border="1" data-bbox="703 1227 1262 1843"> <thead> <tr> <th>අනු අංකය</th> <th>ද්‍රව්‍යය</th> <th>ප්‍රමාණය</th> </tr> </thead> <tbody> <tr> <td>1</td> <td>විදුලි ජනක යන්ත්‍ර 220V (5-20Kv)</td> <td>10</td> </tr> <tr> <td>2</td> <td>විදුලි ජනක යන්ත්‍ර සහිත ගං වතුර ආලෝක උපකරණ</td> <td>10</td> </tr> <tr> <td>3</td> <td>කුඩාරම්</td> <td>100</td> </tr> <tr> <td>4</td> <td>වතුර පෙරන</td> <td>10</td> </tr> <tr> <td>5</td> <td>පෙරි කෑන්</td> <td>250</td> </tr> <tr> <td>6</td> <td>නිදන මෙට්ට</td> <td>500</td> </tr> <tr> <td>7</td> <td>ඉදිරිපස ප්‍රධාන පහන්</td> <td>25</td> </tr> <tr> <td>8</td> <td>විෂ වායු අනාවරක</td> <td>5</td> </tr> <tr> <td>9</td> <td>GPS උපකරණ</td> <td>5</td> </tr> <tr> <td>10</td> <td>ජංගම වැසිකිලි</td> <td>5</td> </tr> </tbody> </table>	අනු අංකය	ද්‍රව්‍යය	ප්‍රමාණය	1	විදුලි ජනක යන්ත්‍ර 220V (5-20Kv)	10	2	විදුලි ජනක යන්ත්‍ර සහිත ගං වතුර ආලෝක උපකරණ	10	3	කුඩාරම්	100	4	වතුර පෙරන	10	5	පෙරි කෑන්	250	6	නිදන මෙට්ට	500	7	ඉදිරිපස ප්‍රධාන පහන්	25	8	විෂ වායු අනාවරක	5	9	GPS උපකරණ	5	10	ජංගම වැසිකිලි	5
අනු අංකය	ද්‍රව්‍යය	ප්‍රමාණය																																
1	විදුලි ජනක යන්ත්‍ර 220V (5-20Kv)	10																																
2	විදුලි ජනක යන්ත්‍ර සහිත ගං වතුර ආලෝක උපකරණ	10																																
3	කුඩාරම්	100																																
4	වතුර පෙරන	10																																
5	පෙරි කෑන්	250																																
6	නිදන මෙට්ට	500																																
7	ඉදිරිපස ප්‍රධාන පහන්	25																																
8	විෂ වායු අනාවරක	5																																
9	GPS උපකරණ	5																																
10	ජංගම වැසිකිලි	5																																

2017 මැයි මස ඇති වූ ගං වතුර හා නාය යෑමේ ආපදා තත්වය

- රටවල් 6 කින් ආධාර ලබා දීම සිදුවිණි.
 - ඉන්දියාව
 - ජපානය
 - චීනය
 - ඕස්ට්‍රේලියාව
 - කොරියාව
 - රුසියාව
- මීට අමතරව විදේශයන්හි ශ්‍රී ලංකා දූත කණ්ඩායම් විසින් ආධාර ලබා දීම සිදුවිණි.
 - ඩුබායිහි කන්සියුලර් ජෙනරාල්තුමා
 - කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය
 - එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය
- තවද විදේශ ආයතන ගණනාවකින් ආධාර ලබා දීම සිදුවිය.
 - ඩෙන්මාර්කයේ යුනිසෙෆ් ආයතනය
 - ක්ලස්කාර් බ්‍රදර්ස් පුද්ගලික ආයතනය
 - මැලේසියාවේ ජයා ලංකා සමාගම
 - සිෂෙල්ස් බෞද්ධ සමාගම
 - ජපානයේ සකුරා පදනම
- මීට අමතරව ලෝක ආහාර සංවිධානය විසින් නාවික හමුදාවට ලබා දීම සඳහා බෝට්ටු 10 ක් ලබා දීම සිදුවිය.
- ජාත්‍යන්තර රතු කුරුස සමාජය විසින් ද ආධාර ලබා දෙන ලදී.
- මියන්මාරය විසින් සහල් මෙට්‍රික් ටොන් 300 ක් ලබා දීමට කැමැත්ත පළ කර ඇත.

අනු අංකය	ද්‍රව්‍යය	ප්‍රමාණය
1	විදුලි ජනක යන්ත්‍ර	14
2	විදුලි ජනක යන්ත්‍ර සහිත වතුර පොම්ප	10
3	වතුර පොම්ප කට්ටල	3
4	කුඩාරම්	1,700
4	තාපෝලීන්	554
5	තාපෝලීන් බණ්ඩල	33
6	හකුලන වතුර රඳවන (foldable tank/WA 10 water containers)	600
7	වතුර ටැංකි(හකුලන)(3700ලීටර්)	10
8	වතුර පෙරන	120
9	බ්ලැන්කට්	20,773
10	නිදන මෙට්ට	2,400
11	ඇඳ ඇතිරිලි	5,270
12	ජීවිතාරක්ෂක කබා	10,000
13	රබර් බූට්ස්	1,000
14	මුළුතැන්ගෙයි උපකරණ කට්ටල	4,200
15	ආහාර පිසීමේ උදුන්	100
16	බෝට්ටු	20
17	ජංගම විදුලි ජනක යන්ත්‍ර(120KVA) (movable electrical power plant)	2
18	සූර්යය පැනල කට්ටල (Solar Power System Kit)	1,000
19	අමතර කොටස්	10



7.9 පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ගෙන් හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ආපදා සහන සේවා නිලධාරීන්ගේ දැනුම, ආකල්ප, හා කුසලතා සංවර්ධනය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමට 2017 අයවැයෙන් රුපියල් මිලියන 3.5 ක ප්‍රතිපාදන වෙන් වූ අතර එම ප්‍රතිපාදන යොදාගනිමින් 2017.12.31 දක්වා ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

අනු අංකය	පුහුණු වැඩසටහන	සම්පත් දායකත්වය	වැඩසටහන පැවැත්වූ ස්ථානය	පුහුණු කාලසීමාව (දින)	සහභාගී වූ නිලධාරීන්	වැඩසටහන්	වියදම (රු.)
1	ආපදා සහන සේවා කටයුතු සඳහා වැදගත්වන සෞඛ්‍ය අංශ දායකත්වය සම්බන්ධව හා ධාරිතා සංවර්ධන සඳහා පුහුණුව	සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් ඒකකය	මාතර සමුපකාර පුහුණු මධ්‍යස්ථානය	04	59	1	282,379
			වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානය	03	95	1	349,695
			වේයන්ගොඩ ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානය	03	53	1	147,260
			ත්‍රිකුණාමලය ජාතික සර්වෝදය ආයතනය	03	59	1	519,163
2	ප්‍රගති සමාලෝචන හා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන්	අතිරේක ලේකම්, අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම්වරුන්	කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	70	4	23,100
			පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	144	8	6,855
			අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	80	4	6,798
			කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	28	2	6,300
			කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	-	3	105	11,310
			බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	-	40	2	24,704
			ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	-	60	1	25,000
			අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	-	30	1	21,000
3	අවිනිශ්චිත හා සැලසුම් සකස් කිරීම	ජා.ආ.ස. සේ.ම. අධ්‍යක්ෂ	අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	25	1	220,000
			බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	-	1	300,000
			අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	-	1	260,000
			පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	-	1	100,000
4	ආපදා කළමනාකරණ පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහන	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය	4	30	1	498,414
			නිපුණතා සංවර්ධන අරමුදල	4	30	1	455,822
5	2016 සුරක්ෂිත දින වැඩසටහන		ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	01	90	1	20,940
එකතුව							3,295,165

7.10 ඉදිරි සැලසුම්

1. ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආපදා සහන සේවා සඳහා වූ පෙර සුදානම් වීම සඳහා සැලසුම් කිරීම වෙනුවෙන් “ආපදා සහන සේවා පෙර සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සැලැස්ම” සකස් කරන ලදී.

2017 වර්ෂයේ ඊසාන දිග මෝසම හේතුවෙන් බලපෑමට ලක්වෙතැයි අපේක්ෂිත තිබූ දිස්ත්‍රික්ක 06ක (අම්පාර,අනුරාධපුර,පොළොන්නරුව,මඩකලපුව,බදුල්ල,ත්‍රිකුණාමලය) මෙම සැලැස්ම සැකසීම සිදුකර ඇති අතර 2018 වර්ෂයේ දී අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
2. “ ආපදා සහන සේවා පෙර සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සැලැස්ම” සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිගණක දත්ත පද්ධතියක් ඇරඹීම හා එය යාවත්කාලීන කිරීම
3. සහන සේවා සම්බන්ධ තොරතුරු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාපිත සහන මෘදුකාංගය ICTA ආයතනය (Information Communication Technology Agency) හා සම්බන්ධවෙමින් යථා වත් කිරීම හෝ වෙනත් එවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීම

එම මෘදුකාංගය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සහන ලබා දීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ප්‍රතිපාදන ලබා දීම හා අනෙකුත් සහන කටයුතු සිදුකිරීමටත් සැලසුම් කර ඇත.
4. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන ඔරුගොඩවත්ත අංක 07 ගබඩාවේ දැනට ස්ථාපිත ගබඩා තොග පාලනය සම්බන්ධ පරිගණක දත්ත පද්ධතිය සඳහා 2018 වර්ෂයේ දී තීරු සංකේත ක්‍රමයක්(Bar Code System) හඳුන්වා දීමට සැලසුම් කර ඇත.තව ද ගබඩාවට ඇසුරුම් හා රාක්ක පද්ධතියක් සකස් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂිතය.පෞද්ගලික අංශයේ සමාජ සේවා සත්කාර ව්‍යාපෘතියක් ලෙස මෙම දායකත්වය ලබා ගැනීමට අපේක්ෂිතය.
5. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ජාතික ස්වභාවික ආපදා රක්ෂණාවරණ වැඩසටහනෙහි රක්ෂණ වන්දි ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍යවන ක්‍රියාමාර්ග ඉදිරි වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙහි දී හදිසි ආපදාවන්ගෙන් හානියට පත්වන දේපළ තක්සේරුකරණය සඳහා දත්ත පද්ධතිය සැකසීම හා නිවාස හානි තක්සේරු කටයුතුවල නිරත ආපදා සහන සේවා නිලධාරීන්ට හා තාක්ෂණික නිලධාරීන්ට ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
තව ද නිවාස හානි තක්සේරු කිරීමේ පිරිවිතර 2018 වර්ෂය සඳහා සංශෝධනය කිරීමට ද අපේක්ෂිතය.
6. දිවයිනේ ආපදා අවදානම් වැඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දැනට අනුයුක්ත කර ඇති ආපදා සහන සේවා නිලධාරියාට අමතරව තවත් නිලධාරියෙක් අනුයුක්ත කිරීම.
7. අමප/17/1216/715/017 දරණ 2017.07.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා අමප/17/2340/715/017-I දරණ 2017.11.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව දිවයිනේ නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් 15,025 ක් නැවත පදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් හා මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට සැලසුම්කර ඇත.